

අ.පො.ස (උ. පෙල)

## 33 - ගිණුම්කරණය

නව නිර්දේශය

දැනුමෙන් සන්නද්ධ වූ අනාගත  
පරපුරක් බිහි කරනු වස්  
**QuestionBank.Lk** හා **ACCA**  
**(Sri Lanka)** ආයතන එක්ව  
සිදුකරන සමාජ සන්කාරයකි. මෙම  
සඟරාවේ

***E - කලාපය*** පහත වෙබ් පිටුව  
තුළින් භාගත (Download) කල  
හැක.

[www.Questionbank.lk/CSR](http://www.Questionbank.lk/CSR)

මෙම පෙරහුරු ප්‍රශ්න පත්‍රය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ  
අංශයේ ආදි සිසුන් කණ්ඩායමක් සහ වරලත් ගණකාධිකාරීවරුන් දෙදෙනෙකු  
එක්ව නිර්මාණය කර ඇත. මෙය පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක් වන අතර ඉලක්ක ගත  
හෝ අනුමාන ප්‍රශ්න පත්‍රයක් නොවේ.

අ.පො.ස (උ. පෙල)

# 33 - ගිණුම්කරණය

නව නිර්දේශය

## QUESTION BANK

YOUR E - LEARNING PARTNER



### ප්‍රකාශනය හා අයිතිය

Questionbank.lk (Pvt) Ltd

No - 11

මයුර මාවත

බෙල්ලන්විල

බොරැලැස්ගමුව

T.P – 077 3125364

Email – questionbank.lk@gmail.com

### අධීක්ෂණ සභාය

ධනුෂේක මදුරංග

ACA, BSc. Accounting (Sp) J'pura

නාමල් දයාරත්න

BSc. Administration (Sp) J'pura

දිමුතු මධුසංක

CBA, BSc. Accounting (Sp) J'pura

අනන් වන්දිමාල්

BSc. Accounting (Sp) J'pura

ලහිරු බණ්ඩාර

BSc. Finance (Sp) J'pura

### නිර්මාණකරණය

ගයන් රුකාන්ත

Dip in Graphic Design

## පෙරවදන

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව (2019) දී නිකුත් කල මූලාකෘති ප්‍රශ්න පත්‍ර ආකෘතිය සහ (2020) අ.පො.ස උසස් පෙල විභාග ප්‍රශ්න පත්‍ර ආකෘතිය අනුව මෙම ප්‍රශ්න පත්‍රය සකස් කර ඇත.වරලත් ගණකාධිකාරීවරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම ප්‍රශ්න පත්‍රය සකස් කිරීම තුළින් ඉහල ගුණාත්මක තත්වයක් ආරක්ෂා කිරීමට අප බලාපොරොත්තු වුනෙමු.ඉතා ඉහල ගුණාත්වයකින් යුත් ඉගෙනුම් ආධාරක දැයේ දෑ දරුවන්ට නොමිලයේ ලබා දීම තුළින් සියලුම දෑ දරුවන්ට අධ්‍යාපනයට ඇති සම අයිතිය තහවුරු කිරීමටත්, අධ්‍යාපනයට ඇති සාම්ප්‍රදායික බාධා ඉවත් කිරීමට සහ ගුරුවරුන්ට බාධාවකින් තොරව සිය ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට අවශ්‍ය සහාය ලබා දීම මෙම ව්‍යාපෘතිය තුළින් බලාපොරොත්තු වේ.

මෙම සගරාව සෑම මසකම 15 වන දින පාසල් ගිණුම්කරණය විශය භාර ආචාර්යවරයාට තැපැල් මගින් ලැබීමට සලස්වන අතර පාසල් දරුවන්ට සහ උපකාරක පන්ති ගුරුවරුන්ට මෙහි මෘදු පිටපත (Softcopy) පහත දැක්වෙන වෙබ් අඩවියට පිවිසීම තුළින් නොමිලේ භාගත (Download) කල හැක.



[www.questionbank.lk/CSR](http://www.questionbank.lk/CSR)

විශය ගැටලුවක් නිරාකරණය කරගැනීමට හෝ මෙම සගරාවේ පවතින සංකීර්ණ විශය කරුණක් නිරාකරණය කරගැනීමට පහත දැක්වෙන Whatsapp අංකයට හෝ Facebook පිටුවට කෙටි පණිවිඩයක් යොමු කරන්න.  
Facebook – QuestionBank.lk  
WhatsApp – 077 3125674

# අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙල) විභාගය

ගිණුම්කරණය

33 S I

පැය දෙකයි

**උපදෙස්:**

- \* සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
- \* අංක 1 සිට 30 තෙක් වූ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු තෝරා එහි අංකය ප්‍රශ්නයට ඉදිරියෙන් ඇති කිත් ඉර මත ලියන්න.
- \* අංක 31 සිට 50 තෙක් වූ ප්‍රශ්නවලට කෙටි පිළිතුරු අදාළ කිත් ඉර මත ලියන්න.
- \* සෑම ප්‍රශ්නයකටම සමාන ලකුණු හිමි වේ.
- \* විභාග අංකය ඉහලින් ඇති කොටුවේ පැහැදිලිව සටහන් කරන්න.
- \* වැඩසටහන් සම්පාදනය කළ නොහැකි ගණන යනතුරු භාවිතයට අවසර දෙනු ලැබේ.

විභාග අංකය : .....

**පරීක්ෂකගේ ප්‍රයෝජනය සඳහා පමණි.**

	අත්සන	සංකේත අංක	I පත්‍රය සඳහා	
			ප්‍රශ්න අංකය	ලකුණු
1 වන පරීක්ෂකගේ			1 - 30	
2 වන පරීක්ෂකගේ				
අභි ප්‍රධාන පරීක්ෂකගේ			31 - 50	
ගණිත පරීක්ෂකගේ			එකතුව	
ප්‍රධාන පරීක්ෂකගේ				

- (1) පහත සඳහන් ඒවා අතුරින් වඩාත්ම නිවැරදි ප්‍රකාශය වනුයේ,
- 1) මූල්‍ය ගිණුම්කරණයෙන් අභ්‍යන්තර හා බාහිර පාර්ශව දෙකටම තොරතුරු සපයන නමුත්, කළමනාකරණ ගිණුම්කරණයෙන් තොරතුරු සපයන්නේ කළමනාකරණයට පමණි.
  - 2) කළමනාකරණ ගිණුම්කරණය ගිණුම්කරණයේ දී වාර්ෂික ගිණුම් පමණක් පිළියෙළ කරන නමුත් මූල්‍ය ගිණුම්කරණයේ දී නිරතුරුව කාලාන්තර අතර ගිණුම් පිළියෙළ කරනු ලැබේ.
  - 3) මූල්‍ය ගිණුම්කරණ වාර්තා පිළියෙළ කිරීම ලාභ සඳහා සහ ලාභාපේක්ෂාවෙන් තොරව යන දේශාකාරයෙන්ම පවත්වාගෙන යන අස්ථිත්වයන් සඳහා වන නමුත්, කළමනාකරණ ගිණුම් පිළියෙළ කිරීම බොහෝ විට ලාභ සඳහා පවත්වාගෙන යන අස්ථිත්වයන් වෙනුවෙන් පමණක් සිදු කෙරේ.
  - 4) මූල්‍ය හා කළමනාකරණ ගිණුම්කරණය අභ්‍යන්තර හා බාහිර පාර්ශවය යන දෙකොට්ඨාශයටම පරිශීලනය කළ හැකිය.
  - 5) ඉහත දී ඇති (2) සහ (3) යන ප්‍රකාශ දෙකම නිවැරදි ය.
- (2) ආයතනයක් විසින් ලකුණු කළ මිල රු. 600,000 ක් වූ භාණ්ඩ 5% ක වෙළඳ වට්ටමකට යටත්ව ණයට මිලදී ගෙන පසුව රු. 650,000 ක අත්පිට මුදලට විකුණන ලදී. ණයහිමියන්ට ගෙවිය යුතු මුදල මේ දක්වා පියවා නොමැත. මෙම ගනුදෙනුවේ ශුද්ධ බලපෑම ගිණුම්කරණ සමීකරණයේ නිරූපණය කරනුයේ,

වත්කම්	වගකීම්	හිමිකම්
1) රු. 50,000 කින් වැඩි වේ	-	රු. 50,000 කින් වැඩි වේ
2) රු. 80,000 කින් වැඩිවේ	-	රු. 80,000 කින් වැඩි වේ
3) රු. 80,000 කින් වැඩි වේ	රු. 570,000 කින් අඩු වේ	රු. 650,000 කින් වැඩි වේ
4) රු. 650,000 කින් වැඩි වේ	රු. 570,000 කින් වැඩි වේ	රු. 80,000 කින් වැඩි වේ
5) රු. 650,000 කින් වැඩි වේ	රු. 600,000 කින් වැඩි වේ	රු. 50,000 කින් වැඩි වේ

(3) මුළු විස්තීර්ණ ආදායම ගණනය කිරීම සඳහා යොදාගත හැකි නිවැරදි සමීකරණය කුමක් ද?

- 1) අවසාන හිමිකම + ආරම්භක හිමිකම - ලාභාංශ - ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයේ වැඩිවීම
- 2) අවසාන හිමිකම - ආරම්භක හිමිකම + ලාභාංශ - ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයේ වැඩිවීම
- 3) ආරම්භක හිමිකම - අවසාන හිමිකම - ලාභාංශ + ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයේ වැඩිවීම
- 4) ආරම්භක හිමිකම - අවසාන හිමිකම + ලාභාංශ + ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයේ වැඩිවීම
- 5) අවසාන හිමිකම - ආරම්භක හිමිකම - ලාභාංශ + ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයේ වැඩිවීම

(4) ධනුෂ්කගේ ව්‍යාපාරයේ විකුණුම් රු. 1,500,000 වූ අතර ඔවුන් විකුණුම් මත 20% ක දළ ලාභාන්තිකයක් උපයා ගති. ව්‍යාපාරය රු. 1,000,000 ක් වටිනා තොග මිලට ගෙන වර්ෂය අවසානයේ දී රු. 400,000 ක තොග ඉතිරිව තිබුණි නම් වර්ෂය ආරම්භයේ දී තිබුණ තොගයේ වටිනාකම කොපමණ ද?

- |                |                |                |
|----------------|----------------|----------------|
| 1) රු. 400,000 | 2) රු. 200,000 | 3) රු. 300,000 |
| 4) රු. 600,000 | 5) රු. 525,000 |                |

(5) 2024.03.31 න් අවසන් වර්ෂයට පහත තොරතුරු සපයයි.

	රු.
ජංගම නොවන වත්කම් වැඩිවීම	200,000
ජංගම වත්කම් වැඩිවීම	50,000
ජංගම නොවන වගකීම් වැඩිවීම	150,000
ජංගම වගකීම් අඩුවීම	30,000
මාසික ගැනිලි	3,000
අතිරේක ප්‍රාග්ධනය යෙදවීම	75,000

2024.03.31 දිනෙන් අවසන් වර්ෂයට ව්‍යාපාරයේ ලාභය කීයද?

- |               |               |               |
|---------------|---------------|---------------|
| 1) රු. 30,000 | 2) රු. 91,000 | 3) රු. 60,000 |
| 4) රු. 75,000 | 5) රු. 58,000 |               |

(6) එක්තරා වෙළඳ ව්‍යාපාරයක 2023 වර්ෂයේ ණයගැතියන්ගෙන් මුදල් ලැබීම නිසා රු. 80,000 කින් කාරක ප්‍රාග්ධනය වෙනස් විය. ණයගැතියන්ට ලබාදුන් වට්ටම් අනුපාතය 10% කි. සියලුම ණයගැතියන්ට මෙම ප්‍රතිලාභය ලබා දී ඇත. 2023.12.31 දිනට ණයගැති අගය රු. 150,000 කි. එය වර්ෂයේ විකුණුම් වලින් 1/4 ක් විය. 2023.01.01 දිනට ණයගැති ශේෂය කොපමණද?

- |                |                |                |
|----------------|----------------|----------------|
| 1) රු. 300,000 | 2) රු. 350,000 | 3) රු. 400,000 |
| 4) රු. 450,000 | 5) රු. 500,000 |                |

(7) ආයතනයක පොදු ලෙජරයෙහි 2024.03.31 දිනට ණයගැති පාලන ගිණුමේ ශේෂය රු. 500,000 ක් විය. කෙසේ වුවද, මෙම ශේෂය එදිනට ණයගැති ලෙජරයෙන් උපුටාගත් ශේෂවල එකතුවට සමාන නොවීය. පසුව කරන ලද විමර්ශනයේ දී පහත දෑ හෙළිදරව් විය.

- 2024 මාර්තු මාසය තුළදී ණයගැතියන්ගෙන් ලද රු. 180,000 ක වෙක්පත් මුදල් ලැබීම් ජර්නලයේ සහ ණයගැති ලෙජරයෙහි අදාළ ගිණුම්වල පමණක් සටහන් කර තිබුණි. කෙසේ වුවද මෙය පොදු ලෙජරයට පිටපත් කර නොමැත.
- රු. 520,000 ක ණයට විකුණුම්, විකුණුම් ජර්නලයේ සටහන් කර තිබුණේ රු. 250,000 ක් ලෙසය. කෙසේ වුවද මෙය ණයගැති ලෙජරයෙහි නිවැරදිව සටහන් කර තිබුණි.

- රු. 50,000 ක කපා හළ බොල්ණය පොදු ලෙජරයෙහි නිවැරදිව සටහන් කර තිබුණි. කෙසේ වුවද මෙය ණයගැති ලෙජරයෙහි අදාළ ණයගැති ගිණුමේ සටහන් කර නොතිබුණි.
- ණයගැති ලෙජරයෙන් ශේෂ උපුටා ගැනීමේ දී රු. 80,000 ක ශේෂයක් මගහැරී තිබුණි.

2024.03.31 දිනට ණයගැති පාලන ගිණුමේ නිවැරදි ශේෂය වන්නේ,

- |                |                |                |
|----------------|----------------|----------------|
| 1) රු. 440,000 | 2) රු. 470,000 | 3) රු. 560,000 |
| 4) රු. 590,000 | 5) රු. 620,000 |                |

පහත තොරතුරු භාවිතයෙන් ප්‍රශ්න අංක 8 ට සහ 9 ට පිළිතුරු සපයන්න

අශාන් සහ කෞශල්‍යා විසින් 2023.04.01 දින ආරම්භ කරන ලද ABC හවුල් ව්‍යාපාරයට අදාළ හවුල් ගිවිසුම පහත පරිදි වේ.

- අශාන් සහ කෞශල්‍යා අතර ලාභලාභ බෙදා ගැනීමේ අනුපාතය 1 : 2 වේ.
- අශාන් රු. 10,000 ක වාර්ෂික වේතනයකට හිමිකම් ලබයි.

අනෙකුත් විස්තර පහත පරිදි වේ.

- 2023.04.01 දිනට සහ 2024.03.31 දිනට හිමිකම් පහත පරිදි වේ.

	2023.04.01	2024.03.31
අශාන්	300,000	420,000
කෞශල්‍යා	600,000	680,000

- වර්ෂය තුළදී පිළිවෙලින් අශාන් සහ කෞශල්‍යා මුදල් රු. 20,000 ක් සහ රු. 20,000 ක වටිනාමකින් යුත් භාණ්ඩ ගැනිලි ලෙස ලබා ගෙන ඇත.
- වර්ෂය තුළදී අශාන් විසින් රු. 80,000 ක් වටිනා සිය මොටර් සයිකලය ව්‍යාපාරයට යොදවා ඇත.

(8) 2024.03.31 දිනට අශාන් සහ කෞශල්‍යා ගේ ජංගම ගිණුම් ශේෂ වන්නේ,

	අශාන්	කෞශල්‍යා
1)	රු. 40,000	රු. 80,000
2)	රු. 420,000	රු. 680,000
3)	රු. 120,000	රු. 80,000
4)	රු. 300,000	රු. 600,000
5)	රු. 40,000	රු. 120,000

(9) 2024.03.31 න් අවසන් වර්ෂයේ ABC හවුල් ව්‍යාපාරයේ ලාභය වන්නේ,

- |                |                |                |
|----------------|----------------|----------------|
| 1) රු. 160,000 | 2) රු. 120,000 | 3) රු. 200,000 |
| 4) රු. 240,000 | 5) රු. 100,000 |                |

(10) වෙළඳ ව්‍යාපාරයක බැංකු ප්‍රකාශයට අනුව 2024.03.31 දිනට රු. 15,000 ක බැංකු අයිරා ශේෂයක් පෙන්විය. මෙම ශේෂය මෙදිනට මුදල් පාලන ගිණුම සමග සම නොවීය. වෙනසට හේතු විමර්ශනය කිරීමේ දී පහත දැ අනාවරණය විය.

- මුදල් පාලන ගිණුමේ බැර පැත්ත රු. 4,000 ක් අඩුවෙන් දක්වා ඇත.

- මුදල් පාලන ගිණුමට පමණක් හර වූ චෙක්පත් රු. 18,000 කි.
- මුදල් පාලන ගිණුමට පමණක් බැර වූ චෙක්පත් රු. 3,500 කි.
- බැංකුව අයකල බැංකු ගාස්තුව රු. 1,000 කි.

2024.03.31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශනයේ නිරූපණය කළ යුතු බැංකු ශේෂය වන්නේ,

- |               |                      |                        |
|---------------|----------------------|------------------------|
| 1) රු. 29,500 | 2) රු. 500 ක අයිතවක් | 3) රු. 1,500 ක අයිතවක් |
| 4) රු. 500    | 5) රු. 3,500         |                        |

(11) සුරංගගේ ව්‍යාපාරයේ ණය ගැතියන්ට අදාළ පහත තොරතුරු ඔබට දී ඇත.

කාලය	2024.01.01	2024.12.31	අඩමාණ ණය %
මාස	ණයගැතියෝ	ණය ගැතියෝ	
0 – 6	400,000	600,000	5%
6 – 12	320,000	210,000	10%
12 ට වැඩි	120,000	200,000	20%

2024.12.31 දිනට මාස 12 ට වැඩි ණයගැතියන්ගෙන් රු. 200,000 ක් බොල් ණය කපා හැරිය යුතුය. 2024.12.31 දිනෙන් අවසාන වර්ෂයේ අඩමාණ ණය ලෙස ආදායම් ප්‍රකාශනයේ සටහන් කළ යුතු අගය කොපමණ ද? (බොල් හා අඩමාණ ණය වෙන් වෙන් වශයෙන් ගිණුම් තබනු ලබයි.)

- 1) රු. 21,000 ක උණ වෙන් කිරීමකි.
- 2) රු. 25,000 ක අධි වෙන් කිරීමකි.
- 3) රු. 25,000 ක උණ වෙන් කිරීමකි.
- 4) රු. 57,000 ක අධි වෙන් කිරීමකි.
- 5) රු. 57,000 ක උණ වෙන් කිරීමකි.

(12) ක්‍රිකට් සමාජයෙන් පහත සඳහන් තොරතුරු ඔබට ලබා දී ඇත.

	2023.03.31	2024.03.31
ලැබිය යුතු ආයක මුදල	රු. 32,000	රු. 24,000
කලින් ගෙවූ ආයක මුදල	රු. 6,700	රු. 9,100

- 2024.03.31 න් අවසන් වර්ෂයේ දී ලැබුණු ආයක මුදල් රු. 180,000
- 2024.03.31 න් අවසන් වර්ෂයේ දී කපාහරින ලද ආයක මුදල රු. 1,100 කි

2024.03.31 න් අවසන් වර්ෂය සඳහා ආදායම් හා වියදම් ගිණුමට ආයක මුදල් ලෙස මාරුකළ යුතු මුදල වන්නේ,

- |                |                |                |
|----------------|----------------|----------------|
| 1) රු. 172,900 | 2) රු. 191,500 | 3) රු. 170,700 |
| 4) රු. 192,600 | 5) රු. 191,600 |                |

පහත ප්‍රශ්න ද්විත්වය සඳහා මෙම තොරතුරු භාවිතා කරන්න.

Enrich Business School ආයතනයේ තොග සම්බන්ධ තොරතුරු පහත වේ

- ජන. 05 ඒකකයක් රු. 20 බැගින් ඒකක 2,000 ක් මිල දී ගන්නා.
- ජන. 08 ඒකකයක් රු. 22 බැගින් ඒකක 3,000 ක් මිලදී ගන්නා.
- ජන. 12 ඒකක 2,500 ක් කර්මාන්ත ශාලාවට නිකුත් කළා.

- ජන. 25 ඒකකයක් රු. 23 බැගින් ඒකක 2,500 ක් මිල දී ගන්නා.
- ජන. 31 ඒකක 2,600 ක් කර්මාන්ත ශාලාවට නිකුත් කළා.

(13) ප්‍රථම ලැබීම ප්‍රථම නිකුත් කිරීමේ ක්‍රමයට තොගයේ පිරිවැය වන්නේ,

- |               |               |               |
|---------------|---------------|---------------|
| 1) රු. 54,200 | 2) රු. 52,500 | 3) රු. 53,200 |
| 4) රු. 55,000 | 5) රු. 55,200 |               |

(14) බර තැබූ සාමාන්‍ය මිල ක්‍රමය යටතේ ඉතිරි තොගයේ පිරිවැය වන්නේ,

- |               |               |               |
|---------------|---------------|---------------|
| 1) රු. 53,040 | 2) රු. 53,588 | 3) රු. 55,388 |
| 4) රු. 54,600 | 5) රු. 55,100 |               |

(15) 2023.04.01 දිනට සීමිත අමර පොදු සමාගමේ නිකුත් කළ සාමාන්‍ය කොටස් 500,000 ක් ද, ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන ගිණුමේ ශේෂය රු. 10,000,000 ක් ද විය. 2023.07.01 දින තිබූ සෑම කොටස් 5 කට 1 බැගින් එක් කොටසක් රු. 20 ක මිලට කොටස් නිකුත් කරමින් සමාගම රඳවාගත් ඉපැයුම් ප්‍රාග්ධනික කරන ලදී. තවද 2024.01.01 දින, එදිනට පැවති සෑම කොටස් 6 කට 1 බැගින් කොටසක මිල රු. 15 ක් වන සේ හිමිකම් නිකුතුවක් සිදු කරන ලදී. කොටස්කරුවන් විසින් සියලුම හිමිකම් ලබාගන්නා ලදී. මෙම ගනුදෙනු නිසා 2024.03.31 දිනට සමාගමේ හිමිකමෙහි වැඩි වීම හෝ අඩු වීම කොපමණ ද?

- 1) රු. 2,000,000 කින් අඩු වේ.
- 2) රු. 5,000,000 කින් අඩුවේ.
- 3) රු. 1,500,000 කින් වැඩි වේ.
- 4) රු. 2,000,000 කින් වැඩි වේ.
- 5) රු. 3,500,000 කින් වැඩි වේ.

(16) සුන්බුන් අගය රු. 50,000 ක් හා පොත් අගය රු. 550,000 ක් වූ මෝටර් වාහනයක් සීමිත QB සමාගම විසින් රු. 700,000 කට පෙරේරාට ණයට විකුණන ලදී. එම මෝටර් වාහනයේ මුළු පිරිවැය රු. 1,300,000 ක් වූයේ නම් ගනුදෙනුවට අදාළ පහත සඳහන් කුමන ප්‍රකාශය සාවද්‍ය දැයි තෝරන්න.

- 1) පෙරේරාගෙන් රු. 700,000 ක් ලැබිය යුතුව ඇත.
- 2) මෝටර් වාහනය විකුණා ඉවත් කිරීමේ ලාභය රු. 150,000 යි.
- 3) මෝටර් රථය මීට වසර දෙකකට ප්‍රථම මිලදී ගෙන ඇත.
- 4) ගනුදෙනුව නිසා ආයතනයේ හිමිකම රු. 150,000 කින් වැඩි වී ඇත.
- 5) විකුණන දිනට සමුච්චිත ක්ෂය රු. 750,000 යි.

(17) ණයගැතියන්ගෙන් අඩමාණ ණය වෙන් කිරීමට පාදක වන ගිණුම්කරණ මූලධර්මය කුමක් ද?

- |                      |                         |                        |
|----------------------|-------------------------|------------------------|
| 1) ගැලපුම් සංකල්පය   | 2) උපචිත සංකල්පය        | 3) ඒකාකාරී බවේ සංකල්පය |
| 4) ආරක්ෂණ සිද්ධාන්තය | 5) පූර්ණ අනාවරණ සංකල්පය |                        |

(18) 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමිත තාරක පොදු සමාගමේ මූල්‍ය ප්‍රකාශන 2024.06.20 දින අධ්‍යක්ෂකවරුන් විසින් අනුමත කරන ලදී. 2024.03.31 සහ 2024.06.20 අතර කාලය තුළ පහත සිද්ධීන් සමාගමේ සිදු වී තිබුණි.

- A. 2024.03.31 දිනට රු. 500,000 ක ගෙවිය යුතු වෙළඳ ණයගැතියකු 2024.05.28 දින බුන්වත් වූ බව ප්‍රකාශයට පත් කරන ලදී.
- B. 2024.03.31 දිනට පැවති ලැයිස්තුගත පොදු සමාගම්වල කොටස් ආයෝජන වටිනාකම 2024.06.20 දින වන විට රු. 1,000,000 කින් ඉහල ගොස් ඇත.
- C. 2024.04.05 දින සමාගමට විරුද්ධව පවරන ලද නඩුවක තීන්දුව 2024.06.01 දින ලබා දුන් අතර රු. 4,000,000 ක දඩයක් රජය වෙත ගෙවීමට නියම කරන ලදී.

LKAS 10 (වාර්තාකරණ කාලච්ඡේදයට පසු සිදුවීම්) ප්‍රමිතයට අනුව ඉහත කුමන සිදුවීම් / සිදුවීම් 2024.03.31 දිනට මූල්‍ය ප්‍රකාශන වල ගැලපිය යුතු ද?

- 1) A පමණි
- 2) B පමණි
- 3) A හා B පමණි
- 4) A හා C පමණි
- 5) B හා C පමණි

(19) පහත ප්‍රකාශ SLFRS 16 ප්‍රමිතයට අදාල වේ.

- A. කල්බදු කාලය අවසානයේ කල්බදු වත්කම ගලවා ඉවත් කිරීමේ පිරිවැයෙහි වර්තමාන වටිනාකම භාවිත අයිතිය ඇති වත්කම මුල්වරට හඳුනා ගැනීමේදී වත්කමට එකතු කල යුතුය.
- B. කල්බදු කාලය වත්කමේ ඵලදායී ජීව කාලයට වඩා අඩු නම් සහ කල්බදු කාලය අවසානයේ වත්කම කල්බදු ගැණුම්කරුට හිමි නොවන්නේ නම් වත්කම ක්ෂය කල යුත්තේ වත්කමේ මුළු ඵලදායී ජීව කාලය පදනම් කරගෙනය.
- C. කල්බදු කාලය වර්ෂයකට වඩා අඩු නම් භාවිත අයිතිය ඇති වත්කමක් හඳුනාගත යුතුය.

ඉහත ප්‍රකාශ වලින් සත්‍ය ප්‍රකාශ වන්නේ,

- 1) A පමණි
- 2) A සහ B පමණි
- 3) A සහ C පමණි
- 4) B සහ C පමණි
- 5) A , B සහ C යන සියල්ලම

(20) සමාගමක් යටතේ යන්ත්‍රයක් මිලදීගෙන එය කර්මාන්ත ශාලාවේ සවිකිරීමට පහත වියදම් දරා ඇත.

මිලදී ගැනුම් වටිනාකම	1,600,000
කර්මාන්ත ශාලාවට ප්‍රවාහනයට අදිවේගී මාර්ගයට ගෙවූ මුදල	18,000
ස්ථානගත කිරීමට	92,000
ප්‍රවාහනයේ දී වේගසීමාව ඉක්මවා යාම මත දඩ ගාස්තු	11,200
යන්ත්‍රය ස්ථානගත කිරීම සඳහා ඉදිරිපස බිත්තිය ඉවත් කර නැවත ගොඩනැගීම	112,500
යන්ත්‍රයේ ඵලදායී ජීව කාලය වර්ෂ 05	

මෙම යන්ත්‍රයේ පළමු වර්ෂයේ ක්ෂය වන්නේ,

- 1) 320,000
- 2) 338,400
- 3) 344,240
- 4) 342,000
- 5) 366,740

(21) LKAS 2 (තොග) ප්‍රමිතයට අනුව තොගයේ පිරිවැය තීරණය කිරීමේ දී පහත කුමන පිරිවැය අයිතමය / අයිතම ඇතුළත් කරනු නොලබයිද?



- A. අමුද්‍රව්‍ය, ශ්‍රමය හෝ වෙනත් නිෂ්පාදන පිරිවැයට අදාළ සාමාන්‍ය අපතය
- B. නිෂ්පාදනයේ භාණ්ඩ ගනුදෙනුකරුවන්ට බෙදා හරින තෙක් දරනු ලබන ගබඩා පිරිවැය
- C. ප්‍රදර්ශනාගාරවල පරිපාලන පොදු කාර්ය පිරිවැය

- 1) A පමණි
- 2) B පමණි
- 3) A හා B පමණි
- 4) B හා C පමණි
- 5) A, B හා C යන සියල්ලම

(22) වත්කමක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ වාර්තා ගත කිරීමේ දී ජංගම හා ජංගම නොවන ලෙස වර්ග කිරීමට පදනම සපයන ගිණුම්කරණ සංකල්පය කුමක් ද?

- 1) මූල්‍ය මිනුම්
- 2) ප්‍රාමාණාත්මක බව
- 3) අදාළ බව
- 4) අඛණ්ඩ පැවැත්ම
- 5) ඓතිහාසික පිරිවැය

(23) SLFRS 15 මගින් ලබා දී ඇති අයහාරය නිර්වචනය සම්බන්ධයෙන්, පහත සඳහන් ප්‍රකාශවලින් සත්‍ය වන්නේ කුමක්ද?

- A. කොටස් නිකුතුවෙන් ලැබෙන මුදල්, අයහාරය ලෙස සැලකිය හැකිය
- B. සාමාන්‍ය ව්‍යාපාරික ක්‍රියාකාරකම් වලින් හෝ සාමාන්‍ය නොවන ව්‍යාපාරික ක්‍රියාකාරකම් වලින් ලැබෙන ආදායම්, අයහාරය ලෙස සැලකේ.
- C. සාමාන්‍ය ව්‍යාපාරික ක්‍රියාකාරකම් වලින් ලැබෙන ආදායම් පමණක් අයහාරය ලෙස සැලකේ.

- 1) A පමණි
- 2) A හා B පමණි
- 3) B හා C පමණි
- 4) A හා C පමණි
- 5) C පමණි

(24) Enrich Business School සමාගමේ පහත තොරතුරු ඔබට ලබා දී ඇත.

- සමාගමේ කාලච්ඡේදයේ ලාභය රු. 150,000 ක් විය.
- වාර්ෂික ක්ෂය වියදම රු. 25,000
- අඩමාණ ණය වියදම රු. 10,000
- සමාගම් බදු අනුපාතය 25%
- මුළු කාරක ප්‍රාග්ධන විචලනය රු. 45,000
- ආදායම් බදු කිසිවක් මුදලින් ගෙවා නොමැත.

මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලද ශුද්ධ මුදල් ප්‍රවාහය වනුයේ,

- 1) රු. 270,000
- 2) රු. 250,000
- 3) රු. 220,000
- 4) රු. 260,000
- 5) රු. 280,000

(25) සීමිත ABC විකුණුම් සමාගමේ 2024 ජනවාරි මාසයේ වැටුප් ලේඛනයෙන් පහත තොරතුරු උපුටා ගන්නා ලදී.

දළ වැටුප	රු. 890,000
ණය වාරික අඩුකිරීම්	රු. 150,000
උත්සව අත්තිකාරම් අඩුකිරීම්	රු. 140,000
සේ.අ.අ. (EPF) සේවකයාගෙන් 8%	

සේවා යෝජකයාගෙන් 12%  
 සේ.භා.අ. (ETF) සේවයෝජකයාගෙන් 3%

සේ.අ.අ. (EPF) දළ වැටුප පදනම් කරගෙන ගණනය කරනු ලබයි. 2021 ජනවාරි මාසයේ දී ගෙවූ ශුද්ධ වැටුප වන්නේ,

- |            |            |            |
|------------|------------|------------|
| 1) 361,200 | 2) 700,000 | 3) 528,800 |
| 4) 428,200 | 5) 628,800 |            |

(26) ආන්තික හා අවශෝෂන පිරිවැයකරණයට අදාළ ප්‍රකාශයන් කිහිපයක් පහත දැක්වේ.

- A. ආන්තික පිරිවැයකරණයේදී තොගය තුළ ඇතුළත් වන්නේ විවලය පිරිවැය පමණි.
- B. අවශෝෂණ පිරිවැයකරණයේදී තොගය තුළ විවලය මෙන්ම ස්ථාවර පිරිවැය ද ඇතුළත් වේ.
- C. අවශෝෂණ පිරිවැයකරණයේදී තොගය තුළ ඇතුළත් වන්නේ ස්ථාවර පිරිවැය පමණි.

ඉහත ප්‍රකාශ වලින් අසත්‍ය ප්‍රකාශය වන්නේ,

- |                |                |                |
|----------------|----------------|----------------|
| 1) A හා B පමණි | 2) A හා C පමණි | 3) B හා C පමණි |
| 4) A පමණි      | 5) C පමණි`     |                |

(27) යෝජිත ලාභාංශ මුදලින් ගෙවූ විට ජංගම අනුපාතයට හා කාරක ප්‍රාග්ධනයට වන බලපෑම වනුයේ,

- 1) ජංගම අනුපාතය වැඩිවන අතර කාරක ප්‍රාග්ධනය වෙනස් නොවේ.
- 2) ජංගම අනුපාතය හා කාරක ප්‍රාග්ධන ප්‍රමාණය අඩු වේ.
- 3) ජංගම අනුපාතය හා කාරක ප්‍රාග්ධන ප්‍රමාණය වැඩි වේ.
- 4) ජංගම අනුපාතය හා කාරක ප්‍රාග්ධනය වෙනස් නොවේ.
- 5) කාරක ප්‍රාග්ධන ප්‍රමාණය වෙනසක් සිදු වේ.

(28) පහත තොරතුරු ආයතනයේ සමච්ඡේදන විකුණුම් මට්ටමට අදාළව ලබා දී ඇත.

- ඒකක විවලය පිරිවැය රු. 15
- ඒකක විකුණුම් මිල රු. 20
- ස්ථාවර පිරිවැය රු. 54,000

සමච්ඡේදන ඒකක ප්‍රමාණය ඒකක 6,000 දක්වා අඩු කළහොත් නව විකුණුම් මිල කුමක් විය යුතුද?

- |           |           |           |
|-----------|-----------|-----------|
| 1) රු. 24 | 2) රු. 15 | 3) රු. 10 |
| 4) රු. 30 | 5) රු. 20 |           |

(29) පහත දක්වා ඇති තොරතුරු ඇසුරෙන් සමච්ඡේද ලක්ෂයේ ඒකක සංඛ්‍යාව ගණනය කර දක්වන්න.

නිෂ්පාදන මට්ටම (ඒකක)	ලාභය / පාඩුව (රු. '000)
0	(30)
40	50

6) ඒකක සංඛ්‍යාව 10

7) ඒකක සංඛ්‍යාව 15

8) ඒකක සංඛ්‍යාව 13

9) ඒකක සංඛ්‍යාව 12

10) ඒකක සංඛ්‍යාව 14

(30) පහත තොරතුරු ඔබට ලබා දී ඇත.

ඒකකයට විචල්‍ය පිරිවැය රු. 60

ඉතිරි ඒකක ගණන - ඒකක 800

ඒකකයක අන්තර්ග්‍රහණය වන ස්ථාවර නිෂ්පාදන පිරිවැය රු. 20

ආන්තික පිරිවැයකරණය හා අවශෝෂණ පිරිවැයකරණයට යටතේ ඉතිරි තොග වටිනාකම වනුයේ,

1) රු. 48,000 / 56,000

2) රු. 64,000 / 48,000

3) රු. 48,000 / 64,000

4) රු. 48,000 / 46,000

5) රු. 48,000 / 54,000

(31) 2024.03.31 දිනට ව්‍යාපාරයේ සංශෝධිත බැංකු ගිණුමේ රු. 15,600 ක බැර ශේෂයක් පෙන්නුම් කරයි. 2024 මාර්තු මාසය වෙනුවෙන් බැංකුවෙන් එවන ලද බැංකු ප්‍රකාශය හා සැසඳීමේ දී පහත කරුණු අනාවරණය විය.

- මාර්තු මාසයේ තැන්පත් කිරීමට යැවූ රු. 28,000 ක චෙක්පත් වලින් නිශ්කාෂණය වී තිබුණේ රු. 20,000 ක චෙක්පත් පමණි.
- බැංකුවට සෘජුවම ලැබී ඇති රු. 8,000 ක ණයගැති තැන්පතු හා රු. 3,000 ක ආයෝජන ආදායම් ව්‍යාපාරයේ බැංකු ගිණුමේ සටහන්ව නොමැත.
- මාර්තු මාසයේ නිකුත් කළ චෙක්පත් වලින් රු. 9,400 ක චෙක්පත් 2021.03.31 වන විට මාරු කිරීම සඳහා බැංකුවට ඉදිරිපත් කර නොමැත.
- අයකල රු. 2,000 ක බැංකු ගාස්තු ව්‍යාපාරයේ බැංකු ගිණුමේ සටහන් ව නැත.

1. 2024.03.01 දිනට ව්‍යාපාරයේ බැංකු ගිණුමේ පැවැති ශේෂය රු.....
2. 2024.03.01 දිනට බැංකු ප්‍රකාශනයේ දක්නට ලැබුණු ශේෂය රු.....

(32) අනුර සහ කමල් ලිඛිත ගිවිසුමක් නොමැතිව හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. ගිණුම් පොත්වලින් පහත තොරතුරු උපුටා ගෙන ඇත.

විස්තරය	අනුර	කමල්
2023 අප්‍රේල් 01 දිනට ප්‍රාග්ධන ගිණුම් ශේෂ	1,800,000	1,500,000
2023 අප්‍රේල් 01 දිනට ජංගම ගිණුම් ශේෂය (බැර)	?	380,000
2024 මාර්තු 31 දිනට ජංගම ගිණුම් ශේෂය (බැර)	480,000	520,000
2023/2024 වර්ෂය තුළ ගැනිලි	80,000	90,000

2023/2024 වර්ෂයේ දී විසර්ජනය කළ හැකි ශුද්ධ ලාභයෙන් රු. 100,000 ක් සංචිත සඳහා මාරුකර ඇත. අමතරව ගැනිලි හා ලාභ පමණක් ජංගම ගිණුමට වාර්තා කර ඇත.

- I. 2024.03.31 න් අවසන් වර්ෂය සඳහා හවුල් ව්‍යාපාරයේ විසර්ජනය කළහැකි ලාභය කොපමණ ද?.....
- II. 2023.04.01 දිනට අනුරගේ ජංගම ගිණුමේ ශේෂය කොපමණ ද?.....

(33) සාමාන්‍ය තත්වය යටතේ පොදු ජර්නලයන් තුළ වාර්තාගත වන ගනුදෙනු වන්නේ,

- A. රු. 800,000 කට යන්ත්‍රයක් ව්‍යාපාරයේ පාවිච්චිය සඳහා මිලදී ගැනීම.
- B. නැවත විකිණීමේ අරමුණින් රු. 50,000 ක භාණ්ඩ තොගයක් ණයට මිලදී ගැනීම.

- C. උපවිතව තිබූ විදුලිය රු. 15,000 ක් මුදලින් ගෙවීම.
- D. ණයගැතියන්ගෙන් රු. 18,000 ක් බොල් ණය ලෙස කපා හැරීම.
- E. අයිතිකරුගේ භාණ්ඩ ගැනිලි රු. 20,000 ක් සටහන් කිරීම.

.....

(34) “තරුණ කැල” ක්‍රීඩා සමිතියේ 2023.04.01 දිනට හිමිකම පහත දැක්වේ.

සමුච්චිත අරමුදල	රු. 300,000
ගොඩනැගිලි අරමුදල	රු. 420,000
යාවජීව සාමාජික අරමුදල	රු. 180,000

- 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළ ගොඩනැගිලි අරමුදල භාවිතා කොට රු. 150,000 ක ඉදිකිරීම් සිදු කර ඇත.
- යාවජීව සාමාජික අරමුදලෙන් ආදායම් වියදම් ගිණුමට මාරු කිරීම රු. 30,000 කි.
- 2023.04.01 දින පරිත්‍යාග ලෙස ලද ක්‍රී රෝද රථයෙහි වටිනාකම රු. 500,000 ක් වූ අතර එය වසර 5 ක් තුළ ආදායම් ලෙස හඳුනා ගැනේ. (ක්ෂය නොසලකා හරින්න)
- 2024.03.31 දිනෙන් අවසන් කාලපරිච්ඡේදයේ අතිරික්තය රු. 40,000 කි. (ඉහත 1, 2 හා 3 ගැලපීමට පෙර)

- I. 2024.03.31 දිනට සමුච්චිත අරමුදල රු.....
- II. අතිරික්තය රු.....

(35) 2024.03.31 දිනට ඇතිවූ විදුලි දෝෂයකින් සකිසද ව්‍යාපාරයේ සමස්ථ තොගයම අහිමි විය. එදිනට පහත තොරතුරු ලබා ගත හැකි විය.

- 2023.04.01 දිනට තොගය රු. 400,000
- වර්ෂයේ මිලදී ගැනීම් රු. 800,000
- වර්ෂයේ විකුණුම් රු. 1,000,000

විකුණුම් මත දළ ලාභ අනුපාතය 30% නම් විදුලි දෝෂයෙන් අහිමි වූ තොගයේ අගය කොපමණ ද?

.....

(36) සලාකා ව්‍යාපාරයේ කෙටුම්පත් ශුද්ධ ලාභය රු. 110,000 කි. එම ලාභය ගණනය කර තිබෙනුයේ පහත වැරදි නිවැරදි කිරීමට පෙර ගිණුම් ශේෂ භාවිතා කරමිනි.

- රු. 16,000 ක විකුණුම් ඉන්වොයිසියක් ගිණුම් වලින් මගහැරීම.
- රු. 3,000 ක විදුලි වියදම් දෙවරක් ශේෂ පිරික්සුම තුළ සටහන් වීම.
- රු. 2,000 ක දුන් වට්ටම් ලද වට්ටම් ගිණුමට බැර කර ඇත.
- අවසාන තොගය ගණනය කිරීමේ දී රු. 2,000 ක් පිරිවැය වූ රු. 2,500 ක් ශුද්ධ උපලබ්ධි අගය වූත් තොගයක් මගහැරී ඇත.

ඉහත වැරදි සැකිල්ලට ගැනීමෙන් පසු නිවැරදි ලාභය කාපමණ ද? .....

(37) සීමිත මනෝජ් පොදු සමාගමේ 2024.03.31 දින උපුටාගත් ශේෂ පිරික්සුමේ උදාහරණ පහත දැක්වේ.

හර බැර

බදු වෙන්කිරීම - 2022/2023  
ගෙවූ ආදායම් බදු

250,000  
890,000

2024.03.31 දිනෙන් අවසන් කාර්තුවේ බදු වගකීම රු. 110,000 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. 2022/2023 වර්ෂය වෙනුවෙන් එකඟ වී ගෙවා ඇති බදු ප්‍රමාණය රු. 290,000 ක් ගෙවූ බදු තුළ අන්තර්ගත වී ඇත.

- I. 2024.03.31 දිනෙන් අවසන් වර්ෂයේ ආදායම් ප්‍රකාශය තුළ හඳුනා ගත යුතු බදු වියදම රු.....
- II. 2024.03.31 දිනට බදු වගකීම රු.....

(38) ව්‍යාපාරයක් සම්බන්ධයෙන් 2024 වර්ෂයට අදාළව පහත තොරතුරු ඉදිරිපත් කර ඇත.  
ගැණුම් - රු. 300,000  
තොගයේ ශුද්ධ වැඩිවීම - රු. 50,000  
දළ ලාභ අනුපාතය - 20% (විකුණුම් මිලට )

2024 වර්ෂයේ පහත අයිතමවල අගයන් කවරේ ද?

- I. විකුණුම් - රු. ....
- II. දළ ලාභය - රු. ....

(39) ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර විසින් ගිණුම් වාර්තා සකස් කිරීමේදී ගිණුම්කරණ ප්‍රමිත අනුගමනය කළ යුතු බවට නීතිමය වශයෙන් බලාත්මක කරන ලද්දේ කුමන පනත මගින් ද?  
.....

(40) ව්‍යාපාරයක 2024.03.31 දිනට ණයගැති පාලන ගිණුමෙහි ශේෂය පහත පරිදි ණයගැති ලෙජරයේ ශේෂවල එකතුව සමග සංසන්දනය කර ඇත. උපලෙජරය නිවැරදිව සකස් කර ඇත.

විස්තරය	රු. 000
ණයගැති පාලන ගිණුමේ ශේෂය	8,000
එකතු කළා : විකුණුම් අඩුවෙන් සටහන් වීම	800
අඩු කළා : විකුණුම් ආපසු එවූම් අඩුවෙන් සටහන් වීම	-300
ණයගැති ලෙජරයට අනුව ශේෂය	8,500

ඉහත සංසන්දනයට පෙර ණයගැති පාලන ගිණුමේ ශේෂය මත 10% ක් අඩමාණ ණය සඳහා වෙන් කර ඇත. ඉහත සංසන්දනය නොසලකා හරිමින් පිළියෙළ කරන ලද කෙටුමපත් ආදායම් ප්‍රකාශනය රු. 2,000,000 ක ලාභයක් වාර්තා කරන ලදී.

ඉහත දෑ නිවැරදි කිරීමෙන් පසු වර්ෂයේ ලාභය කොපමණ ද? රු. ....

(41) ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේ දී අඛණ්ඩ පැවැත්මේ සංකල්පය නොසලකා හැරිය හොත් එම මූල්‍ය ප්‍රකාශන වලට ඇති වන ප්‍රධාන බලපෑම් 2 ක් නම් කරන්න.

- I. ....
- II. ....

(42) නිෂ්පාදනාගාරයේ සහ ගබඩාවේ මුළු පොදු කාර්ය පිරිවැය හා අදාළ අනෙකුත් තොරතුරු පහත දක්වා ඇත.

	<b>නිෂ්පාදනාගාරය</b>	<b>ගබඩාව</b>
මුළු පොදුකාර්ය පිරිවැය රු.	රු. 950,000	රු. 50,000

	<b>ඇස්තමේන්තුගත පැය</b>	<b>සත්‍ය පැය ගණන</b>
	<b>ගණන</b>	
මුළු සෘජු ශ්‍රම පැය	20,000	22,000
ඒකකයකට ශ්‍රම පැය	5	4

- I. පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය ශ්‍රම පැයකට රු.....
- II. ඒකකයකට අන්තර්ග්‍රහණ කෙරෙන පොදුකාර්ය පිරිවැය රු.....

(43) සාමාන්‍ය විකුණුම් වලට අමතරව, විකිණීමේ හෝ ආපසු එවීමේ පදනම මත ආයතනයක් විසින් යවන ලද රු. 120,000 ක් පිරිවැය වූ හා රු. 160,000 ක් විකුණුම් මිල වූ භාණ්ඩ තොගයක් ණයට විකුණුම් ලෙස ගිණුම් ගත කර ඇත. වර්ෂයේ ලාභය රු. 100,000 ක් වූ අතර එය ගණනය කිරීමෙන් අනතුරුව, ඉහත තොගයෙන් 1/2 ක් ගිණුම් වර්ෂය අවසාන වන විට නොවිකිණී තිබූ බව හා ඒවා ආපසු එවීමේ කාලය ඉකුත් වී නොතිබූ බව හෙලිදරව් වී ඇත. වර්ෂයේ නිවැරදි ලාභය කොපමණ ද?

.....

(44) ‘ප්‍රතිපාදනයක්’ හා ‘අසම්භාව්‍ය වගකීමක්’ අතර දැකිය හැකි වෙනස්කම් 2 ක් දක්වන්න.

	<b>ප්‍රතිපාදනය</b>	<b>අසම්භාව්‍ය වගකීම</b>
I	.....	.....
II	.....	.....

(45) පහත ප්‍රකාශ සත්‍ය හෝ අසත්‍ය බව සඳහන් කරන්න.

- |   | <b>සත්‍ය / අසත්‍ය</b> |
|---|-----------------------|
| A මූල්‍ය ප්‍රකාශවල සියලුම සංරචකයන් උපවිත පදනම මත පිළියෙල කෙරේ.  | .....                 |
| B ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 2 ට අනුව, සාමාන්‍ය ව්‍යාපාර කාර්යයේ දී විකිණීම සඳහා වන, නිෂ්පාදන ක්‍රියාවලියෙහි පවතින වත්කම්, තොගවල ඇතුළත් නොවේ. | .....                 |
| C විකිණීමේ හෝ ආපසු එවීමේ පදනම මත යැවූ භාණ්ඩ ආදායම ලෙස හඳුනාගත යුත්තේ ඒවා නියෝජිතයා වෙත යැවූ අවස්ථාවේ දීය.                                       | .....                 |
| D ක්ෂය කළ හැකි වත්කමක සුන්බුන් අගය එහි ක්ෂය කළ හැකි වටිනාකමට වඩා වැඩිවන විට වත්කම් ක්ෂය කිරීම අවශ්‍ය නොවේ.                                      | .....                 |
| E සියළුම ව්‍යාපාර ආයතන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත වලට අනුකූලව කටයුතු කිරීම අනිවාර්ය වේ.   | .....                 |

(46) නිෂ්පාදන සමාගම පහත තොරතුරු ACCA අමුද්‍රව්‍ය අයිතමය හා බැඳේ.

- ඇනවුම් පිරිවැය ඇනවුමක් සඳහා රු. 750
- රඳවා ගැනීමේ පිරිවැය ඒකකයක් සඳහා වර්ෂයකට රු. 10
- මාසික ඉල්ලුම් ඒකක 5,000

පහත දෑ ගණනය කරන්න.

- අ) ආර්ථික ඇණවුම් ප්‍රමාණය (EOQ) : .....
- ආ) වාර්ෂික ඇණවුම් පිරිවැය රු. : .....

(47) වැටුප් ලේඛනයක් පිළියෙල කිරීම සඳහා යොදා ගන්නා මූලාශ්‍ර ලියවිලි 4 ක් දක්වන්න.

- I. ....
- II. ....
- III. ....
- IV. ....

(48) ආයතනයක කළමනාකරණ ගිණුම්කරණයේ කාර්යභාරයට අදාළව පහත ප්‍රකාශ සත්‍ය හෝ අසත්‍ය බව දක්වන්න.

ප්‍රකාශනය	සත්‍ය/ අසත්‍ය
A. එය ආයතනයක කළමනාකරුවන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සපයයි.	.....
B. එය ආයතනයක් පිළිබඳ අතීත සහ අනාගත තොරතුරු සපයයි.	.....
C. එය ගිණුම්කරණ ප්‍රමිත මගින් නියම කරන ලද තොරතුරු සපයයි.	.....
D. එය ආයතනයක් පිළිබඳ ඇල්මක් දක්වන සියලු පාර්ශවයන්ට ඔවුන්ගේ ඉල්ලීම මත තොරතුරු සපයයි.	.....

(49) සීමිත දේශාන්ත පොදු සමාගම 2024.03.31 න් අවසන් වර්ෂය සඳහා පහත තොරතුරු සපයයි. (රු. '000)

ප්‍රකාශිත ප්‍රාග්ධනය : සාමාන්‍ය කොටස්	4,000
සංචිත	2,000
10% ණයකර	500
විකුණුම්	4,500
විකුණුම් පිරිවැය	3,000

අමතර තොරතුරු :

බදු පෙර ලාභය හිමිකමෙන් 10% කි.

හිමිකම මෙන් 1.5 ක් මුළු වත්කම් වේ.

පහත දැ ගණනය කරන්න.

- අ) පොළී ආවරණ අනුපාතය .....
- ආ) වත්කම් පිරිවැටුම් අනුපාතය .....

(50) අනෙකුත් සාධක ස්ථාවර ව පවතී යැයි උපකල්පනය කරමින් පහත සඳහන් දෑ, ආයෝජන ව්‍යාපෘතියක ශුද්ධ වර්තමාන අගය වැඩි කරයි ද, අඩු කරයි ද යන්න සඳහන් කරන්න.

- I. වට්ටම් අනුපාතයේ වැඩිවීමක් .....
- II. ආරම්භක ආයෝජනයේ අඩුවීමක් .....

**අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙල) විභාගය**

**ගිණුම්කරණය**

**33 S II**

**පැය තුනයි**

**අමතර කියවීම් කාලය - මිනිත්තු (10) යි**  
**Additional Reading Time - 10 minutes**

විභාග අංකය : .....

**අමතර කියවීම් කාලය ප්‍රශ්න පත්‍රය කියවා ප්‍රශ්න තෝරා ගැනීමටත් පිලිතුරු ලිවීමේදී ප්‍රමුඛත්වය දෙන ප්‍රශ්න සංවිධානය කරගැනීමටත් යොදා ගන්න**

**වැඩසටහන් සම්පාදනය කල නොහැකි ඝනක යන්ත්‍ර භාවිතයට අවසර දෙනු ලැබේ.**

**උපදෙස්**

- \* පලමුව හා දෙවන ප්‍රශ්නය ඇතුළුව ප්‍රශ්න පහකට පමණක් පිලිතුරු සපයන්න.
- \* සෑම ප්‍රශ්නයකට ම පිලිතුරු ලිවීම අලුත් කඩදාසියකින් ආරම්භ කරන්න.
- \* අදාල පෙරවැඩ, පිලිතුරු පත්‍රය සමග අමුණන්න.
- \* මෙම ප්‍රශ්න පත්‍රයට ලකුණු **200** ක් හිමි වේ.

**01. සීමිත ACCA Sri Lanka පොදු සමාගමේ 2024.03.31 දිනට ශේෂ පිරික්සුම පහත ලබා දී ඇත.**

**ශේෂ පිරික්සුම**

	(රු.000)	(රු.000)
ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය (200,000)		5,000
පොදු සංචිතය - 2023.04.01		500
රඳවාගත් ලාභ - 2023.04.01		300
ගැණුම් හා විකුණුම්	4,000	6,000
ආරම්භක තොගය - 2023.04.01 දිනට	400	
වෙළඳ ලැ/යු හා වෙළඳ ගෙ/යු	2,300	900
ගෙවූ ආදායම් බදු (2023/24)	250	
වෙළඳ ලැබිය යුතු දෑ මත හානිකරණ අලාභ වෙන් කිරීම - 2023.04.01		300
වැටුප් හා වෙනත්	270	
අනෙකුත් පරිපාලන වියදම්	420	
විකුණුම් හා බෙදා හැරීමේ වියදම්	160	
ණයකර පොලී	75	
20% ණයකර (2023.09.30 නිකුත් කරන ලද)		1,000
ගෙවූ අතුරු ලාභාංශ	200	
තාවකාලික වත්කම් ගිණුම	150	
වත්කම් විකුණුම් ලාභ		300
දේපල පිරිසික උපකරණ - 2023.04.01	2,420	
සම්මුචිත ක්ෂය වෙන් කිරීම - 2023.04.01		640
ආයෝජන ආදායම් ලැබීම		25
15% ආයෝජන	560	
බැංකු හා මුදල්	3,732.5	
ඉදිරියට ගෙවූ වියදම්	57.5	
ගෙවූ ආදායම් බදු හා වෙන් කිරීම් (2022/23)	320	350
	<b>15,315</b>	<b>15,315</b>



අතිරේක තොරතුරු

I. 2024.03.31 දින සිදු කරන ලද තොග ආගණනයේ දී පහත දැක්වෙන මාර්ගස්ථ තොග මහ හැරී ඇත. පහත තොග හැරුණු විට රු. 120,000 ක් පිරිවැය වූ තොගයක් ආයතනයේ පැවතීණි.

අයිතමය	පිරිවැය (රු.)	ශුද්ධ උපලබ්ධි අගය (රු.)
A	300,000	260,000
B	400,000	390,000
C	220,000	400,000
	<b>920,000</b>	<b>1,050,000</b>

ආයතනය අයිතම් ක්‍රමය භාවිතයෙන් තොග ගිණුම්ගත කරනු ලැබේ.

II. 2022.04.01 දින අත්පිට මුදලට මිල දී ගත් රු. 400,000 ක වටිනාකමක් සහිත මෝටර් රථයක් වියදමක් ලෙස ගිණුම්ගත කර ඇති බව 2023.10.31 දින 2022/23 වර්ෂයේ විගණනයේ දී හෙලිදරව් විය. ආයතනය මෝටර් රථය සරල මාර්ග ක්‍රමය යටතේ වර්ෂයකට 10% බැගින් ක්ෂය කරනු ලබන අතර මෙම රථයේ සුන්බනු අගයක් නොමැත.

III. ආයතනය 2023.09.30 දින එදිනට වර්ෂ දෙකකට පමණ පෙර මිලදී ගත් හා එදිනට ශුද්ධ අගය රු. 350,000 ක් වූ රථයක් රු. 300,000 කට විකුණන ලදී. එම ලැබුණු මුදල් ලාභ ලෙස සටහන් කිරීම හැර වෙනත් කිසිදු සටහනක් තබා නොමැත.

IV. ආයතනයේ දේපල පිරිසිදු හා උපකරණ 2023.04.01 දිනට පහත පරිදි වේ.

අයිතමය	පිරිවැය (රු.)	සම්මුචිත ක්ෂය (රු.)	ක්ෂය අනුපාතය
ඉඩම්	1,000,000	-	-
ගො/නැ	500,000	200,000	20%
මෝටර් රථ	800,000	420,000	10%
ලී බඩු	120,000	20,000	15%

ආයතනය සරල මාර්ග ක්‍රමයට අනුව ක්ෂය කරනු ලැබේ.

V. 2023.04.01 දින ගො/නැ රු. 470,000 කට ප්‍රථම වරට ප්‍රත්‍යාගණනය කරන ලදී. එදිනට ගො/නැ වල ඉතිරි එලදායි ජීව කාලය වසර 05 ක් ලෙස ඇස්තමේන්තු කරන ලදී.

VI. ආයතනය 2024.01.01 වන දින සුවිශේෂී වූ නිශ්පාදන යන්ත්‍රයක් කල්බදු ක්‍රමය යටතේ මිල දී ගන්නා ලදී. එම කල්බද්දට අදාළ තොරතුරු පහත වේ.

- යන්ත්‍රයේ ගැණුම් මිලෙන් 80% කල්බදු ආයතනය ලබාදිය යුතුය.
- කල්බදු කාලය වසර 03 කි.
- යන්ත්‍රයේ ගැණුම් මිල රු. 750,000 කි.
- යන්ත්‍රයේ එලදායි ජීව කාලය වසර 04 ක් වන අතර ජීව කාලය අවසානයේ සුන්බුන් අගයක් නොමැත.
- එලදායි ජීව කාලය අවසානයේ දී යන්ත්‍රය ගලවා ඉවත් කිරීමට රු. 250,000 ක මුදලක් වැය වේ. (මෙම කාලපරිච්ඡේදය තුළ මුදලේ කාල අගය නොවෙනස්ව පවතින බව උපකල්පනය කරන්න)

වර්ෂ තුන සඳහා අදාළ කල්බදු පොලිය පහත පරිදි වේ.

2024/01/01 – 2024/12/31	-	රු. 70,000
2025/01/01 – 2025/12/31	-	රු. 30,000
2026/01/01 – 2026/12/31	-	රු. 20,000

ආයතනය විසින් ගෙවූ මූලික තැන්පතුව රු. 150,000 ක් තාවකාලික වත්කම් ගිණුමට හර කිරීම පමණක් මෙම ගනුදෙනුවට අදාළව වාර්තා කර ඇත. කල්බදු වාරිකයක වටිනාකම රු. 240,000 ක් වන අතර සෑම වාරිකයක්ම දෙසැම්බර් 01 දින ගෙවිය යුතුය.

VII. 2024.03.31 දිනට පැවති රු. 30,000 ක ණයගැතියයක 2024.04.05 දින හාදයාබාදයකින් මිය යන ලදී. වෙලද ණයගැතියන් මත 10% ක හානිකරණ අලාභ වෙන්කිරීම සමාගමේ ප්‍රතිපත්තිය වේ.

VIII. ආයතනය සේවක හා සේව්‍ය EPF/ETF නිසි පරිදි ගිණුම්ගත කර හෝ ගෙවා නොමැත. රජයේ රෙගුලාසි අනුව සේව්‍යයා EPF සඳහා 15% ක් ද ETF සඳහා 3% හා EPF සඳහා සේවකයිගෙන් 10% ක් ද දායක විය යුතුය. ශේෂ පිරික්සුමේ වැටුප් හා වෙනත් වලින් දැක්වූයේ ගෙවූ ශුද්ධ වැටුප වේ.

IX. ආයතනය විසින් නිකුත් කරන ලද රු. 100,000 ක භරපතක් පොත් වලින් මඟ හැරී ඇත.

X. 2023/24 වර්ෂයේ ආදායම් බදු ලෙස රු. 400,000 ඇස්තමේන්තු කර ඇත

XI. අධ්‍යක්ෂ මණ්ඩලය පහත තීරණ වලට එළඹී තිබුණි.

- පොදු සංචිතයට 100,000 ක් මාරු කිරීම
- සාමාන්‍ය කොටස් හිමියන්ට කොටසකට රු. 10 ක ලාභාංශයක් ලබා දීම.

අවශ්‍ය වන්නේ,

LKAS 01 (මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම) ප්‍රමිතයට අනුව ප්‍රසිද්ධ කිරීම සඳහා සිමිත ACCA Sri Lanka පොදු සමාගමේ පහත මූල්‍ය ප්‍රකාශන

1. 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීරණ ආදායම් ප්‍රකාශනය
2. 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය
3. 2024.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

02. (අ) සමිත බිඩා සමාගම සෙල්ලම් කාර් නිපදවන ආයතනයකි. සමාගමේ නිමවුම් හා එකලස් යනුවෙන් නිෂ්පාදන අංශ දෙකක් ද මෙම අංශ දෙක සඳහා සේවා සපයන ගබඩා අංශයක් ද පවතී. ඉදිරි කාර්තුව සඳහා ඇස්තමේන්තුගත පිරිවැය හා අනෙකුත් තොරතුරු පහත දැක්වේ.

	නිමවුම් රු.	එකලස් රු.	ගබඩා රු.
වක්‍ර ද්‍රව්‍ය	55,000	40,000	10,000
වක්‍ර ශ්‍රමය	40,000	24,000	12,000

- වෙනත් පොදු කාර්ය පිරිවැය රු.

	රු.
කුලී හා වරිපනම්	18,000
සේවක සුබසාධන	27,000
යන්ත්‍ර ක්‍ෂය	32,000
විදුලිය	42,000

- අනෙකුත් තොරතුරු

	නිමවුම්	එකලස්	ගබඩා
සේවක සංඛ්‍යාව	450	270	90
විදුලි ඒකක	3,600	3,600	1,200
යන්ත්‍ර පිරිවැය (රු.)	400,000	300,000	100,000
භූමි ප්‍රමාණය	18,000	12,000	6,000
ද්‍රව්‍ය අධියාවනා පත්‍ර ගණන	27	11	
ශ්‍රම පැය	15,000	6,000	
යන්ත්‍ර පැය	4,000	12,000	

- නිමවුම් අංශයේ පොදු කාර්ය පිරිවැය ශ්‍රම පැය පදනම මත ද එකලස් අංශය පොදු කාර්ය පිරිවැය යන්ත්‍ර පැය පදනම මත ද අන්තර්ග්‍රහණය කළ යුතු ය.

- සෙල්ලම් කාර් රථයකට අදාළ තොරතුරු පහත දැක්වේ.

සෘජු ද්‍රව්‍ය පිරිවැය රු.	225
සෘජු ශ්‍රම පිරිවැය රු.	175
නිමවුම් අංශයේ ශ්‍රම පැය	6
එකලස් අංශයේ යන්ත්‍ර පැය	4

අවශ්‍ය වන්නේ,

- ප්‍රතිපාදනය ප්‍රාථමික විභජනය හා ද්විතීක විභජනය දක්වන පොදු කාර්ය පිරිවැය විභජන වාර්තාව
- එක් එක් නිෂ්පාදන දෙපාර්තමේන්තුව සඳහා පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රණ අනුපාත
- සෙල්ලම් කාර් රථයක නිෂ්පාදන පිරිවැය.

(ආ) MyEnrich.lk වෘත්තීය අධ්‍යාපන ආයතනය විසින් 2024.03.01 දින නව පාඨමාලාවක් ආරම්භ කරන ලදී. මෙම පාඨමාලාව සඳහා 2024.03.01 සිට ස්ථිර ගුරුවරුන් දෙදෙනෙකු සහ තාවකාලික ගුරුවරුන් තිදෙනෙකු බඳවාගෙන ඇත. තාවකාලික ගුරුවරයෙක් එක විෂයක් පමණක් උගන්වන අතර විෂයයන් සඳහා මසකට ඉගැන්විය හැකි උපරිම කාලය පැය 30 කි. උපරිම කාලය ඉක්මවන්නේ නම් ඒ සඳහා ගෙවීම් ලබා ගැනීමට විශේෂ අනුමැතියක් ලබාගත යුතුය.

I. ගුරුවරුන්ගේ වැටුප් පිළිබඳ විස්තර පහත පරිදි වේ.

- ස්ථිර ගුරුවරයෙකුට මාසික වැටුප රු. 80,000
- තාවකාලික ගුරුවරයෙකුට පැයකට රු. 1,200
- අනුමත අතිරේක පැයකට ගෙවීම - පැයකට රු. 1,200
- පිළිතුරු පත්‍ර බැලීම සඳහා - පත්‍රයකට රු. 120

II. 2024 මාර්තු මාසය සඳහා ඉගැන්වූ පැය ගණන හා ලකුණු කරන ලද පිළිතුරු පත් සංඛ්‍යාව පහත පරිදි වේ.

විස්තරය	ස්ථිර		තාවකාලික		
	සුනිල්	කුමාරසිරි	තරංගා	වමීලා	මයුර
මාසය තුළ ඉගැන්වූ පැය ගණන	50	40	28	40	32
ලකුණු කළ පිළිතුරුපත් ගණන	150	150	100	100	100

- III. තාවකාලික සේවකයන්ගෙන් අතිරේක පැය සඳහා වමීලා මහත්මිය පමණක් අනුමැතිය ලබාගෙන ඇත.
- IV. සේවක අර්ථසාධක අරමුදල (EPF) සඳහා සහ සේවක භාරකාර අරමුදල (ETF) සඳහා ද සියළුම ස්ථිර හා අතීයම් ගුරුවරුන් දායක කරයි. සේව්‍යයා ගේ සහ සේවකයා ගේ EPF දායකත්වයන් පිළිවෙලින් 15% හා 10% ක් වේ. ETF සඳහා දායකත්වය 3% ක් වේ.
- V. පිළිතුරුපත් ඇගයීම මත ලැබෙන ඉපැයීම් හැර අනෙකුත් සියළු ඉපැයීම් මත EPF සහ ETF ගණනය කල යුතුය.
- VI. සේවක සුභසාධනය සඳහා ස්ථිර සේවකයෙකුගෙන් මසකට රු. 250 ක් ද තාවකාලික සේවකයෙකුගෙන් මසකට රු. 100 ක් ද වැටුපෙන් අඩුකරගත යුතුය.

අවශ්‍ය වන්නේ,

2024 මාර්තු මාසය සඳහා

- වැටුප් ලේඛණය
- වැටුප් පාලන ගිණුම සමඟ සියළුම ලෙපර් ගිණුම්

03. (අ) මදුරංග විසින් 2024.04.01 දින වෙළෙඳ ව්‍යාපාරයක් ආරම්භ කරන ලද අතර 2024 අප්‍රේල් මස සිදු වූ ගනුදෙනු පහත දැක්වේ.

- I. 2024.04.01 දින මදුරංග මුදලින් රු. 400,000 ක් ප්‍රාග්ධනය ලෙස යොදවන ලද අතර, රු. 50,000 ක යන්ත්‍ර ද, රු. 300,000 ක මෝටර් රථයක් ද ව්‍යාපාරයට යොදවන ලදී.
- II. 2024.04.02 දින රු. 100,000 ක තොගයක් මිලට ගෙන රු. 65,000 ක් මුදලින් ගෙවූ අතර ඉතිරිය ණයට වේ.
- III. 2024.04.05 දින පිරිවැය රු. 25,000 ක් වූ තොගයක් රු. 37,500 කට ණයට විකිණීම.
- IV. 2024.04.08 දින රු. 10,000 ක තොගයක් ළමා නිවාසයකට පරිත්‍යාග කිරීම.
- V. 2024.04.15 දින රු. 20,000 ක තොගයක් රු. 30,000 කට අත්පිට මුදලට විකිණීම.
- VI. 2024.04.18 දින ව්‍යාපාරයේ මෙහෙයුම් වියදම් රු. 7,500 සඳහා මදුරංග පෞද්ගලික මුදලින් රු. 5,000 ක් ද ඉතිරිය ව්‍යාපාරයේ මුදලින් ද ගෙවීම.
- VII. 2024.04.20 දින, 2024.04.05 දින ණයට විකුණූ භාණ්ඩ වලින් පිරිවැය රු. 5,000 ක් වූ තොගයක් ආපසු එවීම.
- VIII. 2024.04.25 දින රු. 30,000 ක වෙළෙඳ ගෙවිය යුතු දෑ වටිනාකමක් පියවීමට රු. 27,500 ක් ගෙවීම.
- IX. 2024.04.20 දින වෙළෙඳ ලැබිය යුතු වටිනාකමින් රු. 10,000 ක් ලැබීම.
- X. 2024.04.30 දින 12% ක වාර්ෂික පොලියට රු. 300,000 ක බැංකු ණයක් ලබා ගැනීම.

**අතිරේක තොරතුරු,**

1. ව්‍යාපාරික ගනුදෙනු බැංකු ජංගම ගිණුමක් මගින් සිදු වේ.
2. 2024.04.30 ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුමේ ශේෂය සහ බැංකු ප්‍රකාශනයේ ශේෂය සමග සමාන නොවූ අතර පසුව පහත කරුණු අනාවරණය විය.
  - වෙළඳ ණයගැතියන් විසින් සෘජුවම බැංකුවේ තැන්පත් කළ මුදල රු. 25,000 කි.
  - බැංකුව අයකළ බැංකු ගාස්තු රු. 4,000 කි.
  - බැංකු ප්‍රකාශනයේ හර තීරුව රු. 1,000 ක් වැඩියෙන් එකතු කර ඇත.
  - 2024.04.25 වෙළඳ ණයගිණියන් හට නිකුත් කළ චෙක්පත ඔවුන් විසින් බැංකුවට ඉදිරිපත් කර නැත.
  - වෙළඳ ණයගැතියන්ගෙන් ලද 2024.04.28 වන දින තැන්පත් කරන ලද රු. 10,000 ක චෙක්පත තවම උපලබ්ධි වී නොමැත.
  - 2024.04.18 දින මෙහෙයුම් වියදම් සඳහා ව්‍යාපාරය විසින් ගෙවූ චෙක්පත අගරු වී ඇති බව බැංකුව විසින් දැනුම් දී ඇත.

**අවශ්‍ය වන්නේ,**

1. ඉහත අංක 1 සිට 10 තෙක් ගනුදෙනුවල බලපෑම අගයන් සහිත පහත දැක්වෙන ගිණුම්කරණ සමීකරණයේ දක්වන්න.

ගනුදෙනු අංකය	වත්කම්				වගකීම්		භීෂිකම්
	දේපල, පිරියත හා උපකරණ	තොගය	වෙළඳ ලැබිය යුතු දෑ	මුදල්	බැංකු ණය	වෙළඳ ගෙවිය යුතු දෑ	

2. ව්‍යාපාරයේ 2024.04.30 දිනට සංශෝධිත මුදල් පාලන ගිණුම සහ බැංකු සැසඳුම් ප්‍රකාශය

(ආ) 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමිත ACCA සමාගමේ ණයගැති තොරතුරු පහත පරිදි වේ.

ණයගැනී	ශේෂය	විකුණුම්	ආපසු ඵවුම්	මුදල් ලැබීම්	දුන් වට්ටම්	බොල්ණය
ධනුෂ්ක	80	600	20	250	10	-
නාමල්	-20	450	30	330	-	-
අශාන්	40	350	10	280	40	-
චතුරංග	50	280	40	250	-	30
තිලාන්	10	300	-	280	20	-
එකතුව	160	1,980	100	1,390	70	30

2024.03.31 දිනට ණයගැනී පාලන ගිණුමේ ශේෂය එදිනට පිළියෙල කළ ශේෂ ලැයිස්තුවේ ශේෂය සමඟ නොගැලපුනි. ඊට හේතු පහත පරිදිය.

**අතිරේක තොරතුරු,**

- I. නාමල් ගේ ආරම්භක ශේෂය ඔහුගේ ගිණුමට හර කිරීම.
- II. ණයගැනී පාලන ගිණුමේ විකුණුම් සටහන් කර ඇත්තේ රු. 1,890 ක් ලෙසය.
- III. ආපසු ඵවුම් ණයගැනී පාලන ගිණුමට හර කර ඇත.
- IV. ධනුෂ්ක ගේ ආපසු ඵවුම් ඔහුගේ ගිණුමේ සටහන් කර නැත.
- V. ණයගැනී ලැබීම් පාලන ගිණුමේ සටහන් කර ඇත්තේ රු. 1,930 ක් ලෙසය.
- VI. අශාන් ගේ දුන් වට්ටම් ඔහුගේ ගිණුමේ දෙවාරයක් සටහන් කර ඇත.
- VII. බොල් ණය ණයගැනී පාලන ගිණුමේ සටහන් කර නැත.

**අවශ්‍ය වන්නේ,**

1. වැරදි නිවැරදි කිරීමට පෙර ණයගැනී පාලන ගිණුම
2. සංශෝධිත ණයගැනී පාලන ගිණුම

**04. (අ) අනුර සහ සෙනුර හවුල් ව්‍යාපාරයට 2023 ඔක්තෝබර් මස 01 දින වෙනුර සම්බන්ධ වූ අතර පහත තොරතුරු සපයා ඇත.**

- I. වෙනුර හවුල් ව්‍යාපාරයට සම්බන්ධ වීමේදී එකඟ වූ කොන්දේසි:
  - හවුල්කරුවන් ලාභ ලාභ සමානව බෙදාගනියි.
  - හවුල් කරුවන්ට ප්‍රාග්ධනය මත පොලී සඳහා හිමිකම් ඇත.
  - අනුර, සෙනුර සහ වෙනුර පිළිවෙලින් රු. 5,000 ක, රු. 3,000ක සහ රෙ. 2000 ක මාසික වැටුප් ලැබීමට නියමිතය.
  - හවුල් කරුවන් විසින් දෙනු ලබන ණය සඳහා වාර්ෂිකව 10% ක පොලියක් ගෙවිය යුතුය. කලින් ලබාගත් ණය සඳහා ද නව අනුපාතය මෙදින සිට අදාළ වේ.
  - පහත සඳහන් ගෙවීම් මගින් වෙනුර ප්‍රාග්ධනයට දායක විය යුතුය.
    - හවුල් ව්‍යාපාරය සෙනුරගෙන් ලබාගත් ණය වලින් කොටසක් පියවීම සඳහා රු. 300,000 ක් ඔහුට ලබාදීම.
    - මුදලින් ව්‍යාපාරයට රු. 200,000 ක් ලබා දීම.
  - 2023 ඔක්තෝබර් 01 දින හවුල් ව්‍යාපාරයේ කීර්තිනාමය රු. 300,000 ක් ලෙස ඇස්තමේන්තු කළ යුතු අතර කීර්තිනාම ගිණුමක් ලෙජරයේ පවත්වා නොගනියි.
  - 2023 ඔක්තෝබර් 01 දින ඉඩම් වල ධාරණ වටිනාකම රු. 160,000 කින් වැඩි කිරීම.
  - කීර්තිනාමය සහ ඉඩම් වල ධාරණ වටිනාකම වැඩිවීම හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් තුලින් ගැලපිය යුතුය.
  - 2023 ඔක්තෝබර් 01 දින රු. 125,000 ක් වෙලද ණයගැතියන් මත හානිකරණ අලාභ සඳහා වෙන් කළ යුතු අතර එය වෙනුර ව්‍යාපාරයට සම්බන්ධ වීමට පෙර කාලයට අදාළ වියදමක් ලෙස හඳුනාගත යුතුය.

- II. ඉහත එකඟ වූ පරිදි වෙනුර විසින් 2023 ඔක්තෝම්බර් 01 දින ණය පියවන ලද අතර මුදල් ද රැගෙන එන ලදී. කෙසේ නමුත් ප්‍රාග්ධනය ලෙස ගිණුම් ගත කර ඇත්තේ වෙනුර විසින් ව්‍යාපාරයට රැගෙන ආ මුදල පමණක් වන අතර සෙනුරගේ ණය පියවීම සම්බන්ධව කිසිදු ගිණුම්කරණ සටහනක් තබා නොමැත. එබැවින්, සෙනුරගෙන් ලබාගත් මුළු ණය මත අදාළ පොළීය වන 20% අනුපාතයට ගණනය කර ගිණුම්ගත කර ඇත.
- III. සෙනුරට අයත් ව්‍යාපාරික ස්ථානයක් මාසයකට රු. 750 ක කුලියක් යටතේ හවුල් ව්‍යාපාරය සඳහා කුලියට ලබා දී ඇත.
- IV. වෙනුර ව්‍යාපාරයට ඇතුළත්වීමේදී එකඟ වූ කොන්දේසි නොසලකා හරිමින් 2024 මාර්තු 31 දිනෙන් භාවිතා කරයි. අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇත. අනුර සහ සෙනුර අතර පමණක් ඔවුන් විසින් පෙර එකඟ වූ ගිවිසුම මත වර්ෂයේ ලාභය විසර්ජනය කර ඇත.
- V. 2024 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය:

(රු. '000)

වත්කම්	
දේපල පිරිසිදු සහ උපකරණ	1570
ආයෝජන	400
ජංගම වත්කම්	760
මුළු වත්කම්	2,730
ප්‍රාග්ධන ගිණුම්: අනුර	800
සෙනුර	600
වෙනුර	200
ජංගම ගිණුම්: අනුර	170
සෙනුර	250
වෙනුර (හර)	-20
සෙනුර - ණය	500
ජංගම වගකීම්	230
හිමිකම් සහ මුළු වගකීම්	2,730

- VI. සෙනුරගෙන් ණය මුදල ලබාගෙන ඇත්තේ 2023 අප්‍රේල් 01 දින වර්ෂයකට 20% පොලී අනුපාතය යටතේය.
- VII. 2024 මාර්තු 3 වන දින හානි වූ, පිරිවැය රු. 120,000 ක තොග ද මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තොග ලෙස ජංගම වත්කම් වල ඇතුළත් වේ.
- VIII. හවුල්කරුවන්ගේ ජංගම ගිණුම්:

	අනුර රු.	සෙනුර රු.	වෙනුර රු.		අනුර රු.	සෙනුර රු.	වෙනුර රු.
2023.04.01 දින ශේෂය ගැනිලි	20,000	10,000		2023.04.01 දින මුදල්		10,000	
	250,000	200,000	20,000	වැටුප්	60,000		
				ප්‍රාග්ධන පොලී	80,000	60,000	
				ලාභ කොටස්	300,000	200,000	
				ණය පොලී		100,000	
2024.03.31 දින ශේෂය	170,000	250,000		කාර්යාල කුලී		90,000	
				2024.03.31 දින ශේෂය			20,000
	440,000	460,000	20,000		440,000	460,000	20,000

IX. ජංගම ගිණුමේ දක්වා ඇති ගැනිලි සඳහා පොළීය වර්ෂයේ පළමු මාස හය සඳහා අදාළ වේ.

X. ඒ ඒ කාලපරිච්ඡේදයට අදාළව, නිශ්චිතව හඳුනාගත හැකි ආදායම් සහ වියදම් හැර, අනෙකුත් ආදායම් හා වියදම් වර්ෂය පුරා ඒකකාරීව උපයා සහ වියදම් කර ඇතැයි උපකල්පනය කරන්න.

අවශ්‍ය වන්නේ,

1. අනුර සහ සෙනුර හවුල් ව්‍යාපාර ගිවිසුමේ අඩංගු වූ කොන්දේසි හතරක්
2. කීර්තිනාමය ගැලපීමට සහ වත්කම්වල ධාරණ වටිනාකම වෙනස්වීම වාර්තා කිරීමට අවශ්‍ය ජර්නල් සටහන්
3. 2023 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් මාස 6 සඳහා සහ 2024 මාර්තු 31 දිනෙන් අවසන් මාස 6 සඳහා හවුල් ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය වෙන වෙනම ගණනය කරන්න.
4. 2023 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් මාස 6 සඳහා සහ 2024 මාර්තු 31 දිනෙන් අවසන් මාස 6 සඳහා ලාභය/අලාභය විසර්ජනය කළ යුතු ආකාරය වෙන වෙනම දක්වන ප්‍රකාශනයක්
5. අවශ්‍ය ගැලපීම් සිදු කිරීමෙන් පසු 2024 මාර්තු 31 දිනට අනුර, සෙනුර සහ වෙනුර හවුල් ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය.

(ආ) සුමුදු සහ සමාගම 2024 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා රු. 750,000 ක ලාභයක් උපයන ලද අතර පසුව පහත දැක්වෙන වැරදි සොයා ගන්නා ලදී.

- I. 2023.04.01 දිනට තොගය රු. 50,000 කින් අධි තක්සේරු වී තිබුණි.
- II. ආපසු යැවුම් රු. 30,000 ක් ණයහිමි පාලන ගිණුමට බැර කර ඇති අතර රු. 3,000 ක් පමණක් ආපසු යැවුම් ගිණුමට බැර කර තිබුණි.
- III. දුන් වට්ටම් රු. 6,000 ක් ලැබූ වට්ටම් ගිණුමට හර කර තිබුණි.
- IV. එකතු කළ අගය මත බදු (VAT) රු. 1,200 ක් ද ඇතුළුව මුදලට විකුණුම් රු. 11,200 විකුණුම් ගිණුමට බැර කර ඇත.
- V. වර්ෂය සඳහා පොලී වියදම රු. 5,000 ක් අඩුවෙන් ගිණුම්ගත කර ඇත.
- VI. 2024 මාර්තු 31 දිනට තොගවල ශුද්ධ උපලබ්ධි අගය පිරිවැයට වඩා රු. 25,000 ක් අඩු ය. කෙසේ නමුත් වර්ෂයේ ලාභය ගණනය කිරීමේදී අවසන් තොගය පිරිවැයට තක්සේරු කර ඇත.

අවශ්‍ය වන්නේ,

1. වැරදි නිවැරදි කිරීම සඳහා ජර්නල් සටහන්
2. වැරදි නිවැරදි කිරීමෙන් පසු වර්ෂය සඳහා ලාභය
3. වැරදි නිවැරදි කිරීමෙන් පසු ශුද්ධ වත්කම්වල වැඩිවීම හෝ අඩුවීම

05. (අ) පහත තොරතුරු 2023.04.01 ව්‍යාපාර කටයුතු ආරම්භ කරන ලද සුමුදු ව්‍යාපාරයට අදාළ වේ.

**2024.03.31 දිනෙන් අවසන් වර්ෂය**  
**සඳහා ආදායම් ප්‍රකාශනය**

	රු. '000
විකුණුම්	500
විකුණුම් පිරිවැය	300
දළ ලාභය	200
බෙදාහැරීමේ වියදම	(30)
පරිපාලන වියදම්	(50)
මූල්‍ය වියදම්	(20)
කාලච්ඡේදයේ ලාභය	100

**2024.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය**

	රු. '000
දේපල පිරිසිදු කිරීම හා උපකරණ	300
තොග	25
ණයගැනියෝ	40
ඉදිරියට ගෙවූ වියදම්	60
මුදල්	75
මුළු වත්කම්	500
ප්‍රාග්ධනය	250
රඳවා ගත් ඉපැයුම්	80
බැංකු ණය	100
ණයහිමියෝ	35
උපචිත වියදම්	20
බැංකු අයිතව	15
මුළු හිමිකම් හා වගකීම්	500

**අතිරේක තොරතුරු:**

- I. පරිපාලන වියදම් තුළ රු. 5,000 ක ක්ෂය ඇතුළත් වේ.
- II. උපචිත වියදම් තුළ රු. 10,000 ක ගෙවිය යුතු පොළී ඇතුළත් වේ.
- III. ණය මුදලෙන් රු. 25,000 ක් වර්ෂය තුළ දී ආපසු ගෙවන ලදී.
- IV. වර්ෂය තුළ දී ජංගම නොවන වත්කම් ඉවත් කිරීම් නොමැත.

**අවශ්‍ය වන්නේ:**

1. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 7 ට අනුව 2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශය

(ආ) තොරතුරු තාක්ෂණ දැනුම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කිරීමේ අරමුණින් “නැණසල” යනුවෙන් පොලොන්නරුව ප්‍රදේශය තුළ පරිසරය සුදුසු මධ්‍යස්ථානයක් 2022.04.01 දින අරඹා ඇත. 2023/2024 සිට පාඨමාලා කාණ්ඩ දෙකක් සඳහා සංවිධාන කරන අතර ඊට අදාළ විස්තර පහත පරිදි වේ.

	පූර්ණ කාලීන පාඨමාලාව	සති අන්ත පාඨමාලාව
ලියාපදිංචි සංඛ්‍යාව	10	20
පාඨමාලා කාලය වර්ෂ	1	2
පාඨමාලා ආරම්භ කල දිනය	2023.04.01	2023.04.01
ගාස්තු	රු. 500	රු. 1,000

- I. ඇතුළත්වීමේ ගාස්තු වශයෙන් සෑම පුද්ගලයෙක්ගෙන්ම රු. 500 ක් අයකරගත් අතර එය වර්ෂයේ ආදායමක් ලෙස හඳුනාගනී.
- II. ඇතුළත්වන සෑම අයකුටම සාමාජිකත්වය හිමිවන අතර මාසිකව ඔවුන් ඒ සඳහා රු. 50 ක සාමාජික ගාස්තුවක් ගෙවිය යුතුය.
- III. ආරම්භයේදී සාමාජිකයන් 20 දෙනෙකුගෙන් මෙම මධ්‍යස්ථානය ආරම්භ කල අතර 2022/2023 වර්ෂයේ සාමාජිකයන් 5 දෙනෙකු මාස 4 ක සාමාජික මුදල් ගෙවා නැති අතර 2023.04.01 වන විට සාමාජිකයන් අතුරින් 3 දෙනෙකු 2023/2024 වර්ෂයේ මාස 6 ක් සඳහා ද සාමාජික මුදල් ගෙවා ඇත.
- IV. ඉහත තොරතුරු වලට අමතරව මධ්‍යස්ථානය සතුව පහත වත්කම් සහ වගකීම් ද ඇත.

2023.04.01

2024.03.31



කාර්යාල උපකරණ (ධාරණ අගයට)	150,000	?
දැනුවත් කිරීමේ පත්‍රිකා	10,000	20,000
ගෙවිය යුතු - ගොඩනැගිලි කුලී	2,000	4,000
- විදුලිය	1,100	1,500
මුදල්	?	560,000

- V. සියළුම සාමාජිකයන් 2023/2024 වර්ෂයේ දී 2022/23 සහ 2023/24 වර්ෂ වලට අදාළ සාමාජික මුදල් නිවැරදිව ගෙවා ඇත.
- VI. මධ්‍යස්ථානය සඳහා අවශ්‍ය ගොඩනැගිලි 2022.04.01 දින රු. 2,000 ක මාසික කුලියට අත්පත් කර ගෙන ඇත.
- VII. සිංහ සමාජයෙන් රු. 500,000 ක පරිත්‍යාග මුදලක් ලැබුණු අතර ඉන්  $\frac{1}{4}$  ක් ඉදිරිකිරීමට නියමිත නව ගොඩනැගිල්ල සඳහා වෙන් කිරීමට යෙදුනි.
- VIII. 2024.03.31 දිනෙන් අවසන් වර්ෂයේ මුදලින් කල අනෙකුත් ගෙවීම්.

විදුලිය	1,500
පරිභ්‍යාජන නඩත්තු වියදම්	4,000
ලිපිද්‍රව්‍ය වියදම්	2,500
වැඩමුලු සඳහා	5,000

- IX. කාර්යාල උපකරණ භීතවන අගය මත 5% ක් ක්ෂය කරයි.
- X. සියළුම වියදම් පාඨමාලා පැවැත්වීමට අදාළව දරා ඇත.

අවශ්‍ය වන්නේ,

1. 2024.03.31 න් අවසන් වර්ෂයට ආදායම් වියදම් ගිණුම
2. 2024.03.31 එදිනට මූල්‍ය තත්ව ප්‍රකාශය

06. (අ) නිෂ්පාදන සමාගමක් එහි මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට දැනට පවතින යන්ත්‍රය වෙනුවට නව යන්ත්‍රයක් මිල දී ගැනීමට සලකා බලමින් සිටී. නව යන්ත්‍රයේ ඵලදායී ජීව කාලය වසර 5 කි. ඇස්තමේන්තු මුදල් ප්‍රවාහ පහත පරිදි වේ.

විස්තරය	රු. '000 නව යන්ත්‍රය	රු. '000 පවතින යන්ත්‍රය
පිරිවැය	2,000	
ඇස්තමේන්තු ගත විකුණුම් වටිනාකම		600
සුන්බුන් වටිනාකම	400	
වාර්ෂික මෙහෙයුම් පිරිවැය		
වර්ෂ		
1	200	600
2	200	600
3	240	640
4	240	640
5	280	720

නව යන්ත්‍රය මිල දී ගත්තේ නම් ව්‍යාපෘතිය ආරම්භයේ දී රු. 560,000 ක අතිරේක කාරක ප්‍රාග්ධනයක් අවශ්‍ය වේ. එය ව්‍යාපෘතිය අවසානයේ නැවත ලබාගත හැකිය. ව්‍යාපෘතියේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතය 10% කි.

10% වට්ටම් සාධක පහත පරිදි වේ.

වර්ෂය	1	2	3	4	5
වට්ටම් සාදකය	0.91	0.83	0.75	0.68	0.62

අවශ්‍ය වන්නේ,

1. මුදල් ගලායාම්, මුදල් ගලා ඒම් ඇතුළත් ලේඛනයක්
2. ව්‍යාපෘතියේ පිළිගෙවුම් කාලය
3. ශුද්ධ වර්තමාන අගය මත පදනම්ව ව්‍යාපෘතිය තෝරා ගැනීම පිළිබඳ නිර්දේශය

(ආ) මාතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක 2024 ආදී ශිෂ්‍ය සංගමය විසින් තෙදින විනෝද වාරිකාවක් සංවිධානය කිරීමට සැලසුම් කරමින් සිටින අතර ඔවුන්ගේ සංගමය සතු රු. 40,000 ක් වූ අරමුදල ද මෙම වාරිකාව සඳහා අවශ්‍ය බස් රථ 2 ක සඳහා යෙදවීමට තීරණය කර ඇත. ඊට අදාළ අනෙකුත් තොරතුරු පහත දැක්වේ

බස් රථ සඳහා කුලිය	- එක් රථයකට රු. 40,000 බැගින්
රැගෙන යන සංගීත භාණ්ඩ සඳහා	- රු. 5,000
ආහාර පාන සඳහා	- එක් අයෙකුට දිනකට රු. 800
නවාතැන් සඳහා	- එක් නිවසකට රු. 15,000 බැගින් නිවාස 3ක්
සංචාරක ස්ථාන නැරඹීමට අවශ්‍ය ටිකට් පත් සඳහා	- එක් අයෙකුට රු. 300
එක් අයෙකුගෙන් අය කිරීමට නියමිත මුදල	- රු. 4,200
සහභාගී වීමට නියමිත සාමාජිකයන් ගණන(බස් රථයකට 50 බැගින්)	- 100

අවශ්‍ය වන්නේ,

1. වාරිකාව වෙනුවෙන් දැරීමට සිදුවන මුළු ස්ථාවර පිරිවැය හා එක් අයෙකු වෙනුවෙන් දැරීමට සිදුවන පිරිවැය (අයිතම වෙන වෙනම දක්වමින්) දක්වමින් පිරිවැය ප්‍රකාශනයක්
2. මුළු පිරිවැය ආවරණය කර ගැනීමට සහභාගී විය යුතු සාමාජිකයන් ගණන
3. සියළු පුද්ගලයන් වාරිකාවට සහභාගී වේ නම් වාරිකාව සඳහා ලැබෙන මුදල් වලින් කොපමණ මුදලක් ඉතිරි වේද?
4. විද්‍යාලයේ ඉගැන්වූ ගුරුවරුන් 5 දෙනෙකු ද මෙම වාරිකාවට සහභාගී කරවා ගැනීමට සංගමය අදහස් කරගෙන සිටින අතර ඔවුන්ගෙන් මුදල් අය නොකිරීමටද තීරණය කර ඇත. ගුරුවරුන් 5 දෙනාද මේ සඳහා සහභාගී වුවහොත් මුළු පිරිවැය ආවරණය කර ගැනීමට සාමාජිකයන් කීයක් සහභාගී විය යුතු ද?
5. ගුරුවරු 5 දෙනා සහ සාමාජිකයන් සියළු දෙනාද සහභාගී වේ නම් හා ගුරුවරුන්ගෙන් මුදල් අය නොකරයි නම් මුළු පිරිවැය ආවරණය කරගැනීමට එක් සාමාජිකයකුගෙන් අය කල යුතු මුදල කොපමණ ද? (බස් රථ ප්‍රමාණය සහ නිවාස ප්‍රමාණය වෙනස් නොවන බව උපකල්පනය කරන්න)

# ආදර්ශ පිලිතුරු - I පත්‍රය

(1) 1)	(11) 2)	(21) 3)
(2) 4)	(12) 3)	(22) 4)
(3) 2)	(13) 5)	(23) 5)
(4) 4)	(14) 1)	(24) 1)
(5) 5)	(15) 3)	(25) 3)
(6) 2)	(16) 3)	(26) 5)
(7) 4)	(17) 4)	(27) 4)
(8) 1)	(18) 1)	(28) 1)
(9) 1)	(19) 1)	(29) 2)
(10) 2)	(20) 4)	(30) 3)

**ප්‍රතිපාදනය**                      **අසම්භාව්‍ය වගකීම**

සිදු වීමේ හැකියාවක් ඇත. වටිනාකම ඇස්තමේන්තු හැක.

සිදු වීමේ හැකියාව සැක සහිත වේ. වටිනාකම නොදැනී.

- (31) 1. බැර රු. 6,600  
2. හර රු. 14,200

(32) I. රු. 560,000 II. රු. 330,000

(33) A, D, E

(34) I. රු. 62 0,000 II. රු. 170,000

(35) රු. 500,000

(36) රු. 127,000

(37) I. රු. 750,000 II. රු. 110,000

(38) විකුණුම් - රු. 312, 500  
දළ ලාභය - රු.62,500

(39) 1995 අංක 15 දරණ ගිණුම්කරණ හා විගණන ප්‍රමිත පනත

(40) රු. 2,450,000

(41) 1. වත්කම් , වගකීම් ජංගම හා ජංගම නොවන ලෙස වෙන්කල නොහැකි වීම  
2. කාලච්ඡේද සංකල්පය බලරහිත වීම සහ කාලච්ඡේද වශයෙන් ගිණුම් වාර්තා පිලියෙල කල නොහැකි වීම

(42) I. රු. 50 II. රු.200

(43) රු. 80,000

(44)

- (45) A. අසත්‍යයි  
B. අසත්‍යයි  
C. අසත්‍යයි  
D. අසත්‍යයි  
E. අසත්‍යයි

(46) අ) රු. 3,000  
ආ) රු. 15,000

- (47) I. පත්වීමේ ලිපිය  
II. පැමිණීමේ ලේඛණ  
III. දෛනික කාල පත්‍රිකා  
IV. පෞද්ගලික ලිපි ගොනු

- (48) A. සත්‍ය  
B. සත්‍ය  
C. අසත්‍ය  
D. අසත්‍ය

(49) ආ) වාර 13  
ආ) වාර 0.5

(50) 1. අඩු වේ.                      2. වැඩි වේ.

# Suggested Answers

## Advanced Level

01.

ACCA Sri Lanka පොදු සමාගමේ  
2024.03.31 න් අවසන් වර්ෂය සඳහා  
ලාභා ලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය

රු. 000

විකුණුම්	6,000
විකුණුම් පිරිවැය	(3,260)
දළ ලාභය	2,740
වෙනත් ආදායම්	84
ආයතනික හා පරිපාලන	(988.5)
විකුණුම් හා බෙදාහැරීම්	(215)
මූල්‍ය වියදම්	(117.5)
වෙනත් වියදම්	(100)
බදු පෙර ලාභය	1,403
ආදායම් බදු	(370)
බදු පසු ලාභය	1,033
වෙනත් විස්තීර්ණ ආදායම්	
ප්‍රත්‍යාගණන ලාභ	170
මුළු විස්තීර්ණ ආදායම	1,203

ACCA Sri Lanka පොදු සමාගමේ  
2024.03.31 න් අවසන් වර්ෂය සඳහා  
හිමිකම වෙනස් වීමේ ප්‍රකාශනය

රු. 000

	සා.කො.	ප්‍රත්‍යාගණන සංචිතය	පොදු සංචිතය	රඳවාගත් ලාභ
ඉ/ගෙ	5,000		300	300
පසුගිය වර්ෂ වැරදි				360
ඉ/ගෙ	5,000	-	500	660
ගො/නැ ප්‍රත්‍යාගණනය		170		
පොදු සංචිතයට මාරු කි.			100	(100)
වර්ෂයේ ලාභය				1,033
අතුරු ලාභාංශ - සා.කො.				(200)
	5,000	170	600	1,393

ACCA Sri Lanka පොදු සමාගමේ

2024.03.31 න් අවසන් දිනට

මූල්‍ය තත්ව ප්‍රකාශනය

රු. 000

ජංගම නොවන වත්කම්		
දේපළ පිරියත උපකරණ	1,710	
භාවිත අයිතිය ඇති වත්කම්	937.5	
10% ආයෝජන	560	3,207.5
ජංගම වත්කම්		
අවසන් තොගය	990	
ණයගැනියෝ	2,043	
ලැ/යු ආයෝජන ආදායම්	59	
ඉදිරියට ගෙවූ වියදම්	57.5	
බැංකු හා මුදල්	3,732.5	6,882
		10,089.5
ප්‍රාග්ධනය හා වගකීම්		
සා.කො.	5,000	
පොදු සංචිතය	600	
ප්‍රත්‍යාගණන සංචිතය	170	
රඳවාගත් ඉපයුම්	1,393	7,163
ජංගම නොවන වගකීම්		
කල් බදු ණයහිමියෝ	220	
20% ණයකර	1,000	1,220
ජංගම වගකීම්		
කල්බදු වත්කම ගෙවා ඉවත් කිරීමට අදාල වගකීම්	250	
කල්බදු ණයහිමියෝ - ජංගම	380	
කල්බදු ණය පොලී	17.5	
ගෙවිය යුතු EPF	75	
ගෙවිය යුතු ETF	9	
වෙළඳ ගෙවිය යුතු	800	
ගෙ/යු ණයකර පොලී	25	
ගෙ/යු ආදායම් බදු	150	1,706.5
		10,089.5

	ඉඩම්	ගොඩනැගිලි	මෝටර් රථ	ලී බඩු
ඉ/ගෙ	1,000	500	800	120
මහ හැරුණු මෝ/ර			400	
මෝ/ර විකුණුම්			(437.5)	
ක්ෂය		(200)		
ප්‍රත්‍යාගණනය		170		
	1,000	470	762.5	120
ක්ෂය		200	420	20
මහ හැරුණු මෝ/ර ක්ෂය			40	
ප්‍රත්‍යාගණනය		(200)		
මෝ/ර විකුණුම්			(87.5)	
වාර්ෂික ක්ෂය		134	98.12	18
		134	470.5	38
	1,000	336	292	82

02. (අ)

01).

විභාජනය	විභාජන පදනම	මුළු පිරිවැය	නිමවුම්	එකලස්	ගබඩාව
වක්‍ර ද්‍රව්‍ය	ප්‍රතිපාදන	105,000	55,000	40,000	10,000
වක්‍ර ශ්‍රමය	ප්‍රතිපාදන	76,000	40,000	24,000	12,000
කුලී හා වරිපනම්	භූමි ප්‍රමාණය	18,000	9,000	6,000	3,000
සුබ සාධන	සේවක ප්‍රමාණය	27,000	15,000	9,000	3,000
යන්ත්‍ර ක්ෂය	යන්ත්‍ර පිරිවැය	32,000	16,000	12,000	4,000
විදුලිය	විදුලි ඒකක	42,000	18,000	18,000	6,000
			27,000	11,000	(38,000)
			180,000	120,000	

02).

නිමවුම් දෙපාර්තමේන්තුව	<u>180,000</u>	එකලස් දෙපාර්තමේන්තුව	<u>120,000</u>
	15,000		12,000
අන්තර්ග්‍රහණ අනුපාතය	12	අන්තර්ග්‍රහණ අනුපාතය	10

03). ඒකක පිරිවැය = රු. 512.00

ප්‍රාථමික පිරිවැය	400
නිමවුම් අංශය 6 × 12	72
එකලස් අංශය 4 × 10	<u>40</u>
	<u>512</u>

(ආ)

01).

	නම	ඉපයීම			මුළු ඉපයීම	අඩු කිරීම		මුළු අඩු කිරීම්	ශුද්ධ වැටුප	සේව්‍ය දායකත්වය	
		මූලික වැටුප	අතිකාල දීමනා	පිළිතුරු පත්‍ර දීමනා		EPF 10%	සුඛ සාධන			EPF 15%	ETF 3%
1	සුනිල්	80,000		18,000	98,000	8,000	250	8,250	89,750	12,000	2,400
2	කුමාරසිරි	,80000		18,000	98,000	8,000	250	8,250	89,750	10,000	2,400
3	තරංගා	33,600		12,000	45,600	3,360	100	3,460	42,140	5,040	1,008
4	වමිලා	36,000	12,000	12,000	60,000	4,800	100	4,900	55,100	7,200	1,440
5	මයුර	36,000		12,000	48,000	3,600	100	3,700	44,300	5,400	1,080
	එකතුව	265,000	12,000	72,000	349,600	27,760	800	28,560	321,040	41,640	8,328

02).

වැටුප් හා වෙනත් ගිණුම

වැටුප් හා වෙනත් පාලන	349,600	ලා/ලා	349,600
	<u>349,600</u>		<u>349,000</u>

වැටුප් හා වෙනත් පාලන ගිණුම

EPF	27,760	වැටුප් හා වෙනත්	349,600
බැංකු	320,440		
සුභ සාධක සං.	800		
	<u>349,000</u>		<u>349,000</u>

සේවක අර්ථසාධක අරමුදල (EPF) වියදම් ගිණුම

EPF අරමුදල	41,640	ලා/ලා	41,640
	<u>41,640</u>		<u>41,640</u>

සේවක භාරකාර අරමුදල් (ETF) වියදම් ගිණුම

ETF අරමුදලද	8,328	ලා/ලා	8,328
	<u>8,328</u>		<u>8,328</u>

සේවක අර්ථසාධක අරමුදල (EPF) අරමුදල් ගිණුම

ශේ/ප/ගෙ	69,400	වැටුප් පාලන වියදම්	27,760
		වියදම්	41,640
	<u>69,400</u>		<u>69,400</u>

සේවක භාරකාර අරමුදල ගිණුම

ශේ/ප/ගෙ	8,328	සේවක භාරකාර අරමුදල් )ETF) වියදම්	8,328
	8,328		8,328

03. (අ)  
(1)

ගනුදෙනු අංකය	වත්කම්				වගකීම්		නිමිකම
	දේපළ, පිරිසික හා උපකරණ	තොගය	වෙළඳ ලැබිය යුතු දෑ	මුදල්	බැංකු ණය	වෙළඳ ගෙවිය යුතු දෑ	
1	350,000	-	-	400,000	-		750,000
2		100,000		(65,000)	-	35,000	
3		(25,000)	37,500	-			12,500
4		(10,000)					(10,000)
5		(20,000)		30,000			10,000
6				(2,500)			5,000
7		5,000	(7,500)				(7,500)
8				(27,500)		(30,000)	(2,500)
9			(10,000)	10,000			2,500
10				300,000	300,000		

(2)

සංශෝධිත මුදල් පාලන ගිණුම

ඉ/ගෙ	645,000	බැංකු ගාස්තු	4,000
සෘජු ප්‍රේෂණ	25,000		
අගරු වීම	2,500		
	672,500	ප/ගෙ	668,500
	688,500		672,500

2024 අප්‍රේල් මස බැංකු සැසඳුම් ප්‍රකාශනය

මුදල් පාලන ගිණුමේ සංශෝධිත ශේෂය	-	668,000
(+) නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්	27,000	27,000
		696,000
(-) බැංකු ප්‍රකාශයේ හර තීරුවේ එකතුව වැඩිවීම	1,000	
(-) තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්	10,000	(11,000)
බැංකු ප්‍රකාශනයේ ශේෂය		685,000

(ආ)

01.

වැරදි නිවැරදි කිරීමට පෙර ණයගැති පාලන ගිණුම



ඉ ගෙ/ විකුණුම්	160 1,890	ණයගැනී ලැබීම් දුන් වට්ටම්	1,930 70
ආපසු එවුම්	100		
	<u>2,150</u>	ප ගෙ/	<u>150</u>
			<u>2,150</u>

02.

<b>සංශෝධිත ණයගැනී පාලන ගිණුම</b>			
ඉ ගෙ/ විකුණුම්	150 90	ආපසු එවුම් බොල්ණය	200 30
ණයගැනී ලැබීම්	540		
	<u>780</u>	ප ගෙ/	<u>550</u>
			<u>780</u>

04. (අ)

01).

- I. අනුර හා සෙනුර අතර ලාභලාභ බෙදා ගැනීමේ අනුපාතය පිළිවෙලින් 3:2 වේ.
- II. හවුල්කරුවන් ප්‍රාග්ධනයට අමතරව ව්‍යාපාරයට සපයන ණය සඳහා වාණිකව 20% ක් පොලී හිමි වේ.
- III. ආරම්භක ප්‍රාග්ධන ශේෂ සඳහා වාණික පොලිය 10% යි.
- IV. ජංගම ගිණුමේ නොපියවූ හර ශේෂය සඳහා පොලී අය කෙරේ.

02).

	<b>පොදු ජර්නලය</b>		
	විස්තරය	හර	බැර
ඉඩම් ගිණුම		160	
ප්‍රාග්ධන ගිණුම - අනුර			96
- සෙනුර			64
<b>ඉඩම් ප්‍රත්‍යාගණන අතිරික්තය වාර්තා කිරීම</b>			
ප්‍රාග්ධන ගිණුම් - අනුර		100	
- සෙනුර		100	
- වෙනුර		100	
ප්‍රාග්ධන ගිණුම් - අනුර			180
- සෙනුර			120
වෙනුර ව්‍යාපාරයට ඇතුළත් වූ දින කීර්තිනාම ගැලපීම			

- 03). පළමු මාස 06 = රු. 220,000  
දෙවන මාස 06 = රු. 270,000

	(රු.'000)
ලාභ ශේෂ	500
ප්‍රාග්ධන පොලී	140
වේතන	60
	<u>700</u>
ණය පොලී	100
	<u>800</u>

	පළමු මාස 06 (රු.'000)	දෙවන මාස 06 (රු.'000)
ලාභය(800/2)	400	400
ණය පොලී	-50	-10
අඩමාන ණය	-125	-
තොග හානි	-	-120
	<u>225</u>	<u>270</u>

04)

2023 සැප්. 30 න් අවසන් මාස හය (රු.'000)			2024 මාර්තු 31න් අවසන් මාස හය (රු.'000)		
කාලච්ඡේදයේ ලාභය		225	කාලච්ඡේදයේ ලාභය		270
		225	වේතන-අනුර (5,000*6)	30	
ප්‍රාග්ධන පොලී			සෙනුර (3,000*6)	18	
			වෙනුර (2,000*6)	12	(60)
අනුර	40				210
සෙනුර	30	(70)			
වේතන-අනුර		(30)	ලාභ කොටස්		
ලාභ කොටස්			අනුර	70	
අනුර	75		සෙනුර	70	
සෙනුර	50	(125)	වෙනුර	70	(210)
		-			

05)

අනුර, සෙනුර හා වෙනුර හවුල් ව්‍යාපාරය  
2024.03.31දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය රු.'000

ජංගම නොවන වත්කම්		
දේපළ පිරිසික හා උපකරණ		1,570
ආයෝජන		400

ජංගම වත්කම්		670
මුළු වත්කම්		2,640
හිමිකම්		
ප්‍රාග්ධන ගිණුම - අනුර	976	
- සෙනුර	684	
- වෙනුර	400	2,060
ජංගම ගිණුම - අනුර	(30)	
- සෙනුර	118	
- වෙනුර	62	150
ජංගම නොවන වගකීම්		
සෙනුරගේ ණය		200
ජංගම වගකීම්		230
හිමිකම් සහ මුළු වගකීම්		2,640

(ආ)  
01).

	හර	බැර
I. විස්තරය		
රඳවාගත් ඉපයුම්/ ප්‍රාග්ධන ගිණුම	50,000	
ලාභලාභ ගිණුම - තොග		50,000
(ආරම්භක තොගය අධි තක්සේරු වීමේ වරද නිවැරදි කිරීම)		
II. ණයහිමි පාලන ගිණුම	60,000	
ලාභලාභ ගිණුම ( ආපසු යැවුම්)		27,000
අවිනිශ්චිත ගිණුම		33,000
(ආපසු යැවුම් රු.30,000 ණයහිමි ගිණුමට බැර කිරීමේ හා ආපසු යැවුම් ගිණුමට රු. 3,000 ක් සේ සටහන් වීමේ වරද නිවැරදි කිරීම)		
III. ලාභලාභ ගිණුම (දුන් වට්ටම්)	6,000	
ලාභලාභ ගිණුම (ලද වට්ටම්)		6,000
(දුන් වට්ටම්, ලද වට්ටම් ගිණුමට හර කිරීමේ වරද නිවැරදි කිරීම)		
IV. ලාභලාභ ගිණුම (විකුණුම්)	1,200	
වැටි පාලන ගිණුම/ වැටි වගකීම් ගිණුම		1,200
(ගෙවිය යුතු වැටි, විකුණුම් ගිණුමට බැර කිරීමේ වරද නිවැරදි කිරීම)		
V. ලාභලාභ ගිණුම (පොලී)	5,000	
උපචිත පොලී ගිණුම		5,000
(පොලී වියදම අඩුවෙන් සටහන් කිරීමේ වරද නිවැරදි කිරීම)		
VI. ලාභලාභ ගිණුම ( තොග කපා හැරීම)	25,000	
තොග ගිණුම		25,000
(තොග කපා හැරීම සටහන් නොවීමේ වරද නිවැරදි කිරීම)		

02). වැරදි නිවැරදි කළ පසු ලාභය = රු. 795,800

03). ශුද්ධ වත්කම් අඩුවීම = රු. 4,200

05. (අ)

පුබුදු ව්‍යාපාරය,  
2024.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා  
මුදල් ප්‍රවාහ ප්‍රකාශය

රු'000

මෙහෙයුම් ක්‍රියාකාරකම් ගනුදෙනුකරුවන්ගෙන් ලද මුදල් සැපයුම්කරුවන් හා සේවා සඳහා ගෙවීම්  පොලී ගෙවීම්  මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය ආයෝජන ක්‍රියාකාරකම් දේපළ මිලදී ගැනීම් ආයෝජන ක්‍රියාකාරකම් සඳහා යෙදවූ ශුද්ධ මුදල් මූල්‍ය ක්‍රියාකාරකම් ණය ලබාගැනීම් ණය ගෙවීම් ප්‍රාග්ධන යෙදවුම් ගැනිලි/ලාභාංශ මූල්‍ය ක්‍රියාකාරකම්වලින් ජනනය වූ ශුද්ධ මුදල්	(305)	460 (415) 45 (10) 35  (305)  125 (25) 250 (20) 330
ශුද්ධ මුදල් ප්‍රවාහ වැඩිවීම 2023.04.01 දිනට මුදල් හා මුදල් සමාන දෑ 2024.03.31 දිනට මුදල් හා මුදල් සමාන දෑ		60 - 60

(ආ)  
01).

ආදායම් වියදම් ගිණුම			
අලාභය	29,900	සාමාජික මුදල්	12,000
අතිරික්තය	357,100	පරිත්‍යාග	375,000
	387,000		387,000

පරිසංඝක පුහුණු මධ්‍යස්ථානයේ

ආදායම් ප්‍රකාශනය

පූර්ණ කාලීන පාඨමාලා ගාස්තු	5,000	
----------------------------	-------	--

සති අන්ත පාඨමාලා	10,000	15,000
වියදම්		
කාර්යාල උපකරණ ක්ෂය	7,500	
ගො/නැ. කුලී	24,000	
විදුලිය	1,900	
පරිසනක නඩත්තු	4,000	
ලිපි ද්‍රව්‍ය	2,500	
වැඩමුළු ගෙවීම්	5,000	(44,900)
		(29,900)

02).

“නැණසල” පරිසනක පුහුණු මධ්‍යස්ථානයේ

මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

සමුච්චිත අරමුදල	224,900	ජංගම නොවන වත්කම්	
අතිරික්තය	357,100	දේපළ පිරියත උපකරණ	142,500
පරිත්‍යාග - ගො/නැ අරමුදල	125,000		
ජංගම නොවන වගකීම්			
ජංගම වගකීම්		ජංගම වත්කම්	
ඉදිරියට ලද ආදායම්	10,000	මුදල්	560,000
ගෙ/යු ගො/නැ කුලී	4,000	දැනුවත් කිරීමේ පත්‍රිකා	20,000
ගෙ/යු විදුලිය	1,500		
	<u>722,500</u>		<u>722,500</u>

06. (අ)

01).

	0	1	2	3	4	5
නව යන්ත්‍ර පිරිවැය	(2,000)					400
පැරණි යන්ත්‍ර විකුණුම්	600					
කාරක ප්‍රාග්ධනය	(560)					560
මෙහෙයුම් පිරිවැය ඉතිරිවීම්		400	400	400	400	440
	<u>(1,940)</u>	400	400	400	400	1,400
වට්ටම් සාධකය	1	.91	.83	.75	.68	62.
වර්තමාන අගය	<u>(1,940)</u>	364	332	300	272	866

02). පිලිගෙවුම් කාලය = අවුරුදු 04 යි මාස 2.9

03). ශුද්ධ වර්තමාන අගය = රු. 194,000

ශුද්ධ වර්තමාන අගය ධන අගයක් ගන්නා නිසා ව්‍යාපෘතිය යෝග්‍ය වේ.

(ආ)

01).

මුළු ස්ථාවර පිරිවැය (දින තුන සඳහා)

ශිෂ්‍යයකු සඳහා විචල්‍ය පිරිවැය

බස් රථ සඳහා කුලිය	80,000
සංගීත භාණ්ඩ සඳහා	5,000
නවාතැන් සඳහා	45,000
	<hr/>
	130,000
	<hr/>
(-) සංගමය යොදන අරමුදල	(40,000)
	<hr/>
	90,000
	<hr/> <hr/>

ආහාර පාන සඳහා	2,400
ටිකට්පත් සඳහා	300
	<hr/>
	2,700
	<hr/> <hr/>

02). පුද්ගලයන් 60

03). ඉතිරිවන මුදල රු. 60,000

ආදායම	420,000
විචල්‍ය පිරිවැය	(270,000)
ස්ථාවර පිරිවැය	150,000
ලාභය	(90,000)
	<hr/>
	60,000

04). පුද්ගලයන් 69

$$\begin{aligned} \text{සමවිච්ඡේදන ලක්ෂ්‍යය} &= \frac{\text{ස්ථාවර පිරිවැය} + \text{අමතර පිරිවැය}}{\text{ඒකක දායකය}} \\ &= \frac{90,000 + 13,500}{1,500} \\ &= \text{පුද්ගලයන් 69} \end{aligned}$$

05). එක් සාමාජිකයෙකුගෙන් අයකල යුතු මුදල රු. 3,735 කි.

$$\begin{aligned} \text{සමවිච්ඡේදන ලක්ෂ්‍යය} &= \frac{\text{ස්ථාවර පිරිවැය} + \text{අමතර පිරිවැය}}{\text{ඒකක දායකය}} \\ &= \frac{90,000 + 13,500 + (100 * 2,700)}{100} \\ &= \text{රු. 3,735} \end{aligned}$$